

“මට දැන් සුවයි”

ගිරිමානන්ද සුත්‍ය

www.buddhismforyou.org

ආචාර්ය පූජනීය
මිරස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ

(ධර්ම දානය පිණිසයි.)

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සඳහම් සෙනසුතෙහි ගරු විභාරාධිපති ආචාර්ය පූජනීය මිරස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට කායික, මානසික නිරෝගී බව හා උතුම් වතුරායි සත්‍ය ධර්මය අවබෝධ වේවායි! ප්‍රාර්ථනා කරමු.

බත්තරමුල්ල ධම්මෝදය මාවතේ විසු අභාවප්‍රාප්ත රේඛි සමරවිකුම පියාණන්, තෙරල් උයන මාවතේ වනු ප්‍රේමවර්ධන මැණියන් සහ වනුසේන ප්‍රේමවර්ධන පියාණන් ඇතුළු අප නම්න් මිය පරලොට ගිය සියලුම ඇෂ්ටීන් මෙම පින් අනුමෝදන් වෙත්වා!

සුජ්වත්ව වෙසෙන අයිරා සමරවිකුම මැණියන්ට තිදුන් නිරෝගී සුවයත්, දුල්වන් බාරිත ප්‍රේමවර්ධන පූතුට වසර පහක් පිරිමේ ජන්ම දිනය වෙනුවෙන් නිරෝගී සුවයත්, ගුණදම් පිරි දැනුම් දරුවෙක් වේවායි ආයිරවාද කරමු.

ශ්‍රී සද්ධර්මය ගුද්ධා ප්‍රඥාවෙන් පරිභිලනය කරන සිල්වතුන් හට දහම් පඩුරක් වශයෙන් පුදකිරීම අරමුණු කොටගත් මෙම ගුන්ථය සකස්කිරීමට ඉමහත් වෙහෙසක් ගන්නා සරෝජා කුලතුංග මහත්මිය ඇතුළු දායක වූවන් කෘතයූතා පූර්වකට සිහිපත් කිරීම අපගේ කරුණාබර යුතුකමයි. ඔබ අප සැමදෙනාටම සින් නිවීම පිණිසම මෙම ධර්ම ගුන්ථය උපකාර වේවායි ප්‍රාර්ථනා කරමු.

හවිත රංග,
අභද්තී,
වරිත් උමංග,
දුලානි දිල්රුක්ෂි,
කුමුද කැකිරුදෙනිය,
දු දරුවන් සහ
ඩී.එච්. ප්‍රේමවර්ධන මහතා

2013 මැයි මස 24 වන දින
(වෙසක් පොහොය දින)

ගිරිමානන්ද සූත්‍රය

නමා තස්ස හගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමා තස්ස හගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමා තස්ස හගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ආයස්මා හන්තේ ගිරිමානන්දා ආබාධිකා හොති දුක්ඩිතා
බාප්‍රානිලානො,
සායු හන්තේ හගවා යෙනායස්මා ගිරිමානන්දා තෙනුපසංකමත
අනුකමප්‍ර උපාදායාති

කාරුණික වූ පින්වතුනි,

ඔබ හැමදෙනාටම තුනුරුවන් සතු අනන්ත අසිරීමන් වූ ගුණබලෙන්
හැම සැනසිල්ලක්, යහපතක්, ගාන්තියක් ම වේවා! මෙම දේශනාවත්
ඒ උතුම වූ වතුරායී සත්‍යය ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා! ඔය
මහත් වූ කරුණාවත් අධිෂ්ථාන කරනවා. ප්‍රාරුතා කරනවා.

පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ ගිරිමානන්ද සූත්‍ර
දේශනාවයි. ඔබ බොහෝ දෙනෙක් පිරුවානා පොත් වහන්සේගේ ඇතුළත්
මෙම සූත්‍ර දේශනාව ආරක්ෂාමය, පිරිත් දේශනාවක් ලෙසින් ගුවණය
කරන්න ඇති. සජ්ජ්ධායනා කර තිබෙන්නටත් ඇති. මෙම ගිරිමානන්ද
සූත්‍ර දේශනාවහි අඩංගු වන්නේ ගිලන් වූ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ
සූචපත් වීම පිණිස ධර්ම මනසිකාරය පිහිටුවා ගැනීමට හාග්‍යවතුන්

වහන්සේ අනුදන වදාල ධර්ම පරියායකි. අප හැම කෙනෙකුටමත් මේ
සූත්‍ර දේශනාවත් මහත් වූ එලයක් ලබන්නට පුළුවනි.

කායික දුක් ඉදිරියෙහි මනස ගිලන් බවට පත් කරගන්නේ නැතිව
දහම මාරුගයෙහිම රදි සිටීම බුද්ධ ග්‍රාවකයකුගේ, ග්‍රාවිකාවකගේ
පිළිවෙතයි. ඒ ගිලන් බවට බාහිරින් ප්‍රතිකාර ලබාගන්නා අතර නිරෝගී
සම්පත්තියෙන් යුතුව ජ්‍වලිතය පවත්වා ගැනීම අවශ්‍යයි. තමුත් මනසට
මගේය, මමය, ස්වීර පැවැත්මක්ය යන උපාදානය තව තවත් තර කර
ගැනීම නිසා ගිලන් වූ කය පමණක් නොව මනසද රෝගී කරගැනීමට
හේතුවක් වන්න පුළුවනි. මේ නිසා මේ දහම් පිළිවෙත් මාරුගය මනාකාට
අවබෝධයෙන් යුත්ත්ව දැකීමෙන් කය ගිලන්වුවත් හිත ගිලන් කර ගන්නේ
නැතිව මනස පවත්වා ගන්න පුළුවනි. ඒ මගේම මනස සූචපත් වීම
මස්සේ කායික නිරෝගී සූචයත්, එමෙන්ම ගිලන් වූ කය ඉක්මණීන් සූචපත්
කර ගැනීමටත් අවස්ථාවක් ඇතිකරගන්න පුළුවනි. ඒ අදහස් පෙළ මස්සේ
මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවත් හාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන
ධර්ම පරියාය වීමසා බලමු. අංග්‍රේතර නිකායේ දසක නිපාතයෙහි සවිත්ත
වර්ගයේ අඩංගු ගිරිමානන්ද සූත්‍රය ඇසුරු කරගෙන මෙම දේශනාව
සිදුකරනවා.

“එකං සමය හගවා සාචන්තිය විහරති ජේතවතෙන්
අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තෙන බො පන සමයෙන ආයස්මා
ගිරිමානන්දා ආබාධිකා හොති දුක්ඩිතා බාප්‍රානිලානො. අථ බො
ආයස්මා ආනන්දා යෙන හගවා තෙනුපසංකම්, උපසංකමිත්වා හගවනතං
අහිවාදෙන්වා එකම්නකා නියිදී. එකම්නකා නියින්නො බො ආයස්මා
ආනන්දා හගවනතං එතදෙවාව.”

එක් කළෙක හාග්‍යවතුන් වහන්සේ සැවැත් තුවර සම්පයේ
අනෝධිතු සිටු විසින් කරවන ලද ජේතවත් නම් ආරාමයේ වැඩ වසන
සේක. එකල්හි ආයුධමත් ගිරිමානන්ද තෙරණුවෝ හටගන් ආබාධ ඇතිවයේ,
දුකට පැමිණියේ ද්‍රුඩි ගිලන් බව ඇතිව වාසය කෙරෙති. එකල්හි ආයුෂ්මත්
ආනන්ද තෙරණුවා හාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, සකසා වැද

එකත් පසව වැඩ සිටියහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ හාගාචාවතුන් වහන්සේට මෙසේ සඳහන් කළහ.

ආයස්මා හන්තේ ගිරීමානජේ ආබාධිකා හොති දුක්ඩිනො බාභාජිලානො,

සායු හන්තේ හගවා යෙනායසමා ගිරීමානජේ තෙනුපසංකමතු අනුකම්පෑ උපාදායති.

හාගාචාවතුන් වහන්ස ආයුෂ්මත් ගිරීමානජ තෙරණුවෝ උපන් ආබාධ ඇතිවූයේ, පැමිණී දුක් ඇති වූයේ, දැඩි ගිලන් බවට පත්වූයේ වාසය කරති. හාගාචාවතුන් වහන්ස අනුකම්පා පිණිස ආයුෂ්මත් ගිරීමානජ තෙරැන් කරා වස්නා සේක් නම් මැනවි. මේ සරල ධර්ම කොට්ඨාගය ඉතාම පැහැදිලියි.

ආයා අඡ්ධාංගික මාරුගයේ ගමන් කරන, බුදුරජාණන් වහන්සේ ගේ සම්පම ආගුණ පමණක් නොව සද්ධරම මාරුගයේ සිසිලසක් ලබන මේ ස්වාමීන් වහන්සේ පමණක් නොව බොහෝ ස්වාමීන් වහන්සේලාන් දැඩි ගිලන් බවට පත්ව වැඩ විසු බව පැහැදිලියි. මහා කාඟාප මහ රහතුන් වහන්සේ ගිලන් වුණ අවස්ථාවේදී මහා බොජ්කංග පෙර සූත්‍ර දේශනාව, මහා මුගලන් මහ රහතුන් වහන්සේ ගිලන් වුණ විට මහා මොංගල්ලාන පෙර බොජ්කංගය, හාගාචාවතුන් වහන්සේ ගිලන් වුනු අවස්ථාවේදී වුන්ද පෙර බොජ්කංගය (වුන්ද ස්වාමීන් වහන්සේ විසින් සප්ත බොජ්කංග ධර්මය මෙනෙහි කරමින් සූත්‍රයක් ලෙසින් සප්තක්කායනා කළ සේක.) ආදි සූත්‍ර දේශනාවන් සප්තක්කායනා කර තිබේ. එසේනම් ඔබයි, මමයි, අප හැම කෙනෙක්ම ගිලන් බවට උරුම බව අමතක කළ යුතු නැත.

“ව්‍යාධි දම්මාමිනි ව්‍යාධි අනතිතේත්ති අහිණීන් පව්ච්චෙක්ඩි තබාලං ඉත්පීයාවා, පුරිසේනවා, ගහටියේනවා, පබ්ලිත්තේනවා” මේ ආදි ලෙසින් ‘යාන’ සූත්‍ර දේශනාවේ පැහැදිලි කළ අපුරුණ් ස්ත්‍රී හෝ පුරුෂ හෝ ගිහි හෝ පැවැදි යන සියලු දෙනා විසින් ම නිතර මෙනෙහි කළ යුතු ධර්ම කොට්ඨාග පහක් අතර දෙවනුව සඳහන් කළේ මම ව්‍යාධිය උරුම

කොට ඇත්තේ වෙමි. එය නොඉක්මා සිටින්නේය යනුවෙන් අපි සියලු දෙනාම නිතර සිහිපත් කළ යුතුය. (අහිණීන් පව්ච්චෙක්ඩිතබාලං) මේ සසරෙහි පැවැත්ම ඒ ආකාරයි. මේ ත්විතවල පැවැත්මත් ඒ ආකාරයි.

මේ ගේරය ගිලන් වන විට ඒ ගිලන් බවින් මිදීම පිණිස බාහිර ප්‍රතිකාර අවකාශ සේම මනසටත් ආරක්ෂාව අවකාශයි. මනස ගිලන් වුවණාන් කායික ගිලන් වීමට වඩා යම්විටක බරපතල පිඩාවක් දැනෙන්න පුළුවනි. කායිකව ගිලන් වූ විට බාහිර වෙද හෙද කමකින් විකෙන් වික හෝ කෙටිකාලීනව හෝ සුවපත් හාවය ඇතිකරගන්න පුළුවනි. නමුත් මනස ගිලන් වුවහොත් එය දිරිස කාලීනව දුක් පිණිස හේතුවනවා පමණක් නොව සසර ගමනෙහි දුක් පිණිසත් හේතු වන්න පුළුවනි. නිදසුනක් ලෙසින් කකුලක් කැඩුණෙන් පත්තුවක් බැඳුගෙන හෝ සිටින්න පුළුවනි. නමුත් හිත කැඩුණෙන් (රුදුණෙන්) එයට පත්තුවක් බැඳිම කළ නොහැකිය. සිත සුවපත් කරගත හැක්කේ ධර්මය තුළින්මයි. නමුත් බොහෝවිට කැබේන්නේ බිඳෙන්නේ අපගේ කයට වඩා සිතයි. ඒනිසා අපි මේ ධර්ම පරියාය උතුම ම දේශනාවක් ලෙසින් සිහිපත් කරමු.

“සම් බො කු ආනන්ද ගිරීමානජස්ස හික්බුණො උපසංකමිත්වා දස සංස්ක්දා හාසයෙයායි, යානා බො පනෙනා විෂ්ජති ය ය ගිරීමානජස්ස හික්බුණො දසසංස්ක්දා සූත්‍රවා සො ආබාධා යානයෙ පටිප්පස්සමෙහාති.”

‘ආනන්දයෙනි, නුඩ ගිරීමානජ මහණුන් වෙත එළඹ දස සංස්ක්දා කියනු නම්, යම් හෙයකින් දස සංස්ක්දා අසා ගිරීමානජ තෙරණුන්ගේ ඒ ආබාධය හේතු වශයෙන් සංසිඳෙන්නේය.’

හාගාචාවතුන් වහන්සේ මෙසේ සඳහන් කරමින්, ආනන්ද ඔබම වැඩුම කර ඒ දස සංස්ක්දා කියන්නේ නම්, ඒ දස සංස්ක්දා අසා සිටින ගිරීමානජ හික්බුගේ ආබාධය හේතු විසින් සංසිඳෙන්නේය.

කතමා දස : ඒ කරුණු දහය නම,

1. අනිව්‍ච සංයු
2. අනත්ත සංයු
3. අසුහ සංයු
4. ආදීනව සංයු
5. පහාන සංයු
6. විරාග සංයු
7. නිරෝධ සංයු
8. සබලලෝක් අනහිරත සංයු
9. සබලසධබාරෙසු අනිව්‍ච සංයු
10. ආනාපානසති

අනිත්‍ය සංයුව, අනාත්ම සංයුව, අසුහ සංයුව, ආදීනව සංයුව, පහාන සංයුව, විරාග සංයුව, නිරෝධ සංයුව, සියල් ලෝකයන්හි නොඳු සිටින සංයුව, සියල් සංස්කාරයන්හි අනිත්‍යතාවය ඇතිකර ගන්නා වූ සංයුව හා ආනාපානසතියයි.

අපි දැන් එකින් එක විස්තර කර බලමු.

(01) කතමාවානන්ද අනිව්‍ච සංයු : ආනන්දයෙනි, අනිව්‍ච සංයුව නම් කුමක්ද?

ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ කැලයට ගියේ වේවා, ගහක් මුලට ගියේ වේවා, ගුන්‍යාගාරයකට ගියේ වේවායි මෙසේ තුවණීන් සලකන්නේය. රුපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි, සංයු අනිත්‍යයි, සංස්කාරයෝ අනිත්‍යයහ. වියුනය අනිත්‍යයි. මෙසේ මේ පක්ෂවලපාදානස්කන්ධයෙහි අනිත්‍යතුදුරුම් එනම් අනිත්‍යම දැකිමින් වාසය කරයි. ආනන්දයෙනි මේ අනිත්‍ය සංයු යයි කියනු ලැබේ.

කැලයකට, ගහක් මුලකට, හඩ නොනැගෙන, ජනයාගෙන් හිස් තැනකට ගියවිට රුපය අනිත්‍ය බව තුවණීන් මෙනෙහි කරයි. රුපයේ අනිත්‍ය බව අවබෝධයෙන් ම දැක්මක් ඇති කරගත යුතුය. ප්‍රධාන වශයෙන්ම අපගේ සිතට නැගෙන්නේ පයිවි, අපෝ, තෙපෝ, වායෝ යන ප්‍රධාන ධාතු කොටස් හතර සහ ආකාර, වික්ද්‍යාණ යන කොටස් දෙක සමගින් කොටස් හයකි. රුපය අනිත්‍යයි යනුවෙන් මෙනෙහි කරන විට, අපෝ හිත මුළුමණීන්ම පයිවි ධාතුවෙහි අනිත්‍ය බව මෙනෙහි වෙයි. කේසා, ලෝමා, නඩා, දන්තා, මංස් නහාරු, අවිධි, අවිධි මික්ද්‍රා ආදි වශයෙන් අසුහ සංයුවේදී තැවතත් මෙනෙහි කරයි. රුපය අනිත්‍යයි යනුවෙන් විද්‍රෝහනා තුවණීන් මෙනෙහි කරන විට මේ කොටස් වල තිබෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි වන්න පටන් ගති. එක්වරම ආනන්තරික සමාධිය (බලවත් ම පවතින, නොවෙනස්වන සමාධිය) ගොඩනැගෙන්නේ මාරුගල්ල ලාභී උතුමෙකුට පමණි. ඒ නිසා රුපය අනිත්‍යයි කියන තැනද සමාධිය දියුණු වන්නේ, එය අවබෝධයෙන්ම, අර්ථයෙන්ම, පරමාර්ථයෙන්ම දුටුවිටයි. කේසා, ලෝමා, නඩා, දන්තා, තලවා, මංස්, ආදි වශයෙන් රුපය ලෙසින් හඳුනාගත් යමක් වේද ඒ සියල්ලම අනිත්‍යයි, වෙනස්වෙයි, දිරාගෙන යයි, පෙරලෙයි.

හාගාවතුන් වහන්සේ සඡේත සංයු (විත්ත) සුතු දේශනාවේදී සංයු හතක් ගැන දේශනා කළ සේක. කුකුල් පියාපතක් හෝ තහර කැබැල්ලක් හෝ ශින්නකට හසුව්වෙන්ත් ඉක්මණීන් ම පිළිස්සි තැතිවි යන්නේය. එනම් පෙරලි, වෙනස් වී, විනාශයට පත් වන්නේය. සාප්‍රහාවයට පත් නොවේ. ගක්තිමත් නොවේ. ඒ මගේ රුපය අනිත්‍යයි යනුවෙන් මෙනෙහි වනවිට රුපය කෙරෙහි පවතින ආගාව (තිකාන්තිය, තෘෂ්ණාව) හැකිලි ගොස් නොපෙනී යයි. පෙරලෙයි. සාප්‍ර බවට පත්නොවේ. උපේක්ෂාවට පත්වෙයි. මේ සස්සේ රුපය අනිත්‍යයි හැගෙනවිටම සමාධිය වැඩින්න අවශ්‍යයි. නොඳෙස්නම් රුපය අනිත්‍යයි හැගුණු පමණීන්ම කාමයන් සමග ඇලෙන මනස එය තතු ආකාරයෙන්ම දැන නොගනී. (නයරාභ්‍යතං පජානාති)

වේදනා අනිව්‍චවා :- රුපයෙහි අනිත්‍ය බව අවබෝධයෙන් ම දුටුවා සේ වේදනාවත් අනිත්‍ය බව සිහිපත් කළ යුතුයි. කේසා ලෝමා ආදි මේ

සියලු රුප බාඩුවට අයත් කොටස් අනිත්‍ය මෙනෙහි කළා සේ වේදනාවක් සුබ, දුක්ඛ, අදුක්ඛම සුබ වශයෙන් විදීම ද අනිත්‍ය බව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමේදී සුබ විදීම මගේ, මමය, ස්ථීර ආත්මයක් ලෙසින් උපාදානය කර නොගනී. එසේ උපාදානය කරගතහාත් එතැනු රාගය වැඩිමට හේතුවක් වේ. “අහිනෘති, අහිවදති, අත්ස්කෝසාය තිවියිති, තස්ස රාගනුසයා අනුසේති” යනුවෙන් සඳහන් කළේ එයයි. එහි ඇලී සතුටු වෙයි. ඒ ගැන කියමින් ප්‍රාරුථනා කරයි. හිතෙහි බැසුගෙන එයට මූල්‍යතැනක් දෙයි. හිත ඔසවා තබයි. එවිට රාග ආගුව ඔස්සේ සංස්කාර ධර්ම වඩාත්ම වැඩ්ඩින්න පටන් ගනියි. එය ක්ලේග ධර්මයන්හි වැඩිමක් වෙයි.

දුකු වේදනාවත් ඒ ආකාරයමයි. කායික දුක් වෙන්න පුළුවනි. මානසික දුක් වෙන්න පුළුවනි. එය අනිත්‍ය බව, අනිවිච සංයුත් අවබෝධයෙන් යුතුව දැකගතන්න අවස්ථාවක් හැකියාවක් මේ භාවනාව පුරුදු ඇත්තන්ට, හිත දියුණු කළ ඇත්තන්ට අවකාශයයි. සමහර විට බොහෝ දෙනෙකුට සුබ වේදනාව අනිත්‍ය බව දැකගතන්න අවකාශ නැතිවුණත්, දුක්ඛ වේදනාව නම් අනිත්‍යයයි, මේ දුක් ඉවත් කරගතන්න ඕනෑ. ඒ සඳහා නම් උවමනාවක් තිබෙනවා. දුක්ඛ වේදනාවක් ඇතිවු වේලාවක දුක් ඉවත් කරගතන්න උත්සාහ දුරුවට, කායිකව හෝ මානසිකව එහි අනිත්‍ය බව මෙනෙහි කර සමාධියට රැගෙන එන්න උත්සාහ කර තිබෙනවද? බාහිර හේතුවක් තිසා වෙන්න පුළුවනි, මනසට ඇතිවු දුකක් වෙනුවෙන් තමා කෙරෙහි ම පටිසයක් ඇති කර ගන්නේ නැතිව ඔබට සිටින්න පුළුවන්ද? එසේ නැත්තම් අනිත්‍ය බව මෙනෙහි කරමින් එය බැහැර කරන්න, අත්හරන්න. ප්‍රහානයට මාරුගය සකසා ගන්න පුළුවන්ද? එය තමා හිතේ වැඩිම, පුරුදු කිරීම, භාවනාව යනුවෙන් සඳහන් කරන්නේ. මෙසේ කළ නොහැකි නම් මෙයින් ප්‍රයෝගනයක් ගත නොහැකියි. භාවනා කරනවා යනුවෙන් සඳහන් වන්නේ හිත මෙවැනි අවස්ථාවකට පුරුදු කිරීමයි. එය තමා ලබන එය.

මධ්‍යස්ථා විදීමක් වුවත් ඒ ආකාරයමයි. අනිත්‍ය බව සිහිපත් කරන්න.

සංයුතා අනිවිච :- හදුනාගැනීමත් අනිත්‍යයි. එළුණිණුම සුතුයේදී සඳහන් කළේ ‘මරිවිකුපමා සංයුතා’ - සංයුතාව මිරිගුවක් ලෙසිනුයි. එහි සැබැඳු ස්වභාවයක් තොමැතිය.

සංඛාරා අනිවිච :- කාය සංස්කාර, ව්‍යු සංස්කාර, විත්ත සංස්කාර යන මේ සියලු සංස්කාරයේ අනිත්‍යයි.

වික්ද්‍යාණ අනිවිච :- වික්ද්‍යාණයත් අනිත්‍යයි.

මේ ආකාරයට රුප, වේදනා, සංයුතා, සංඛාර, වික්ද්‍යාණ යන මේ පස්ක්ව උපාදාන ස්කන්ධයන්හිම අනිත්‍යානුපස්සනාවෙන් ම ව්‍යුහය කළ යුතුවෙයි. එවා පරිහරණය කරනුයේ අනිත්‍ය ස්වභාවය දක් ගැනීමෙන්මයි. අපි ගැරිරය යනුවෙන් පරිහරණය කරනු ලබන්නේ මේ ස්කන්ධ පහයි. මේ රුපය පරිහරණය කරන විට අනිත්‍ය බව අවබෝධයෙන්ම දකියි. අනිවිචානුපස්සී විහරති යනුවෙන් සඳහන් කළේ එයයි. විදීමත් අනිවිචානුපස්සනාවෙන් දකියි. සංයුතාවත් අනිවිචානුපස්සනාවෙන් දකියි. සංඛාරයත් අනිවිචානුපස්සනාවෙන් දකියි. මේ ස්කන්ධ පහම අනිත්‍ය බව බැසුගෙන දකියි. අනිත්‍යයට මූෂ්‍යකරගෙන දකියි. එවිට ඇසේ ආදී ඉන්දියන්ගෙන් ගන්නා වූ රුපාදී සියලු ආරම්මණයන්ගේ අනිත්‍ය ස්වභාවයට යටත් ලෙසිනුයි දකින්නේ. එසේ දකින විට රාගයට ඉඩක් නැත. ඇලීමට ඉඩක් නැත. ගැටීමට ඉඩක් නැත. මෝභයට ඉඩක් නැත. අවස්ථාවක් තිබුණත් එය අඩුවෙයි.

ඉහත සප්ත සංයුතා සුතුයේ දේශනා කළ තිදුසුනට අනුව කුකළේ එයාපතක් හෝ නහර කැබැලැලක් හෝ ගින්නට හසුවී පිළිස්සී, නැතිවී යන්නාසේය. හැකිලෙසි, පෙරලෙසි, සංපු බවට පත්නොවේ. හිත උපේක්ෂාවට පත්වෙයි. පටික්කුලය හොඳට පුරුදුයි. හටගත් හැමදෙයක්ම නැතිවී යන්නේය යන මේ ධර්ම ස්වභාවය මෙහි පවතින බව දැනෙන්න පටන් ගනියි. මේ සිත හොඳින් පුරුදු විට එය මනාව දැනේ. මෙසේ නොදැන් නම් සිත පුරුදු නැති ස්වභාවයයි. මෙසේ වන්නේ රාග, දෝෂ,

මෙරුහ බලවත් වූ විටයි. එනම් 'මම' කියන වැරදි දාශ්චීය බලවත් වේ. (අභංකාර) එවිට රුපය අනිතා බව අවබෝධ තොවේ. රුපය, මම යනුවෙන් අල්ලා ගෙනයි සිටින්නේ.

පිරිසිදුව සිටිය යුතුය. ප්‍රසන්න ස්වභාවයට පත්විය යුතුය. නමුත් සත්‍යය දේ දැකිය යුතුය. භාවනාවට, පන්සලට යනවිට වත් ප්‍රසන්නව, පිරිසිදුව ඔබගේ නියම ස්වරුපයෙන් (ආලේපනයන් ගෙන් තොරව, ගැලපෙන වස්තුයකින් සැරසි) යා යුතුය. එවිට මෙය, මගේය යන ඇලීම (රුපයට ඇති ඇලීම) උපාදානය කර ගැනීම අඩවේ.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ස්වාමීන් වහන්සේලාට සිවුර පොරවන විට කොන් අගින් තොල්ලෙන සේ, නෙත්මක ආකාරයට එක සමාන රුමට (පරිමණ්ඩලාකාර) පවත්වාගන්න යනුවෙනි. (සේවියා දික්ෂා පද) එයසි පිළිවෙත, එය තුළ මගේය, මෙය, ස්ථීරයි කියන ඇලීමට, හසුවන තැනට හිත උපාදානය කර තොමැත. ඒවෙශේමයි හිස බු ගැම පිළිබඳවත් දේශනා කළේ. කේසා..... මේ කෙසේ අනිතායි. ඒ අනිතා වූ දේ අවබෝධයෙන් ම ඉවත් කළා. අත්හැරියා. අප භාවනාවේදී ඇතිකරගත යුතු පුරුදේ නම් රුප, වේදනා, සංයුළා, සංඛාර, වික්ෂ්‍යාණ යන මේ ස්කන්ධ පහ අනිතා බව අවබෝධයෙන්ම දැකිමයි. මේ දේශනා කරන අවස්ථාවේදී පවා සුතමය, වින්තාමය යන කොටස් දෙක නම් ගුවණය කිරීමයි, සිතිමයි. අවබෝධයෙන් ම සිත පුරුදු කර බලන්න. එය හොඳ භාවනාවක්. අනිතා මෙනෙහි කරන්න පුළුවනි.

තව කෙනෙකුට මේ රස, වේදනා, සංයුළා, සංඛාර, වික්ෂ්‍යාණ යන පැක්ෂ්ව ස්කන්ධය කෙරෙහි ආංශාවක්, බලවත් වූ හැඟීමක් ඇතිවෙන ආකාරයට, හිතන්න පුළුවනි. එවිට සිත වික්ෂ්පේත වේ. එවිට භාවනාවෙන් එලයක් ලබාගැනීම අසිරු වේ. මෙය හොඳ තැනක්, අපේ සිත පිළිබඳව අවදියෙන් සිටිමට. භාවනා කරන කාලය පුරාවටම මෙහි ඇලී සිටින්නේ අවසානයේදී නැගිටින්නෙන් මෙයට ඇලීමෙන්, ගැටීමෙන්. භාවනාවේ ආනිංස ලබන්න අපහසුයි.

අප නිරන්තරයෙන්ම උපමාවට දක්වන්නේ කැලයක, ගහක් මුලක, ගුන්‍යාගාරයක වාසය කරන හිකුෂු, හිකුෂුන්, උපාසක, උපාසිකාවන් සම්බන්ධවයි. ඒ නිවන අරමුණු කරගත් දුකින් මිදෙන්න කුමති සැනසිල්ල සොයාගෙන යන හැම කෙනෙක්ම මේ මාර්ගයට පැමිණිය යුතුය. හිකුෂුන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කළත් පොඩි දරුවෙක් හෝ වේවා, වැඩිහිටි කෙනෙක් හෝ වේවා හැම කෙනෙකුටම මේ හිලන් බව උරුමයි. "හිකුෂුන් වහන්සේලාට නම් මේ මාර්ගය ගමන් කරන්න පුළුවන්, අපි කොහොමද මේ කටයුතු සමඟින් කරන්නේ, ගෙදර දාර වැඩි, ප්‍රමුදින්ගේ කටයුතු, රාජකාරී කටයුතු, මෙවාසින් නිදහස් වූ පසුවයි අපට මේවා කළ හැකි වන්නේ." මෙසේ සිතන්න ඕයෝත් නම් කෙලෙස් ගාඩේමයි ඔබ සිටින්නේ. හැමදාම 'බැහැ'කියලා සිතුවාත්, කල් දමන්න පුරුදු වුණෙන් ඔබට යන්න වෙන්නේ සතර අපායට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ සියලු සත්ත්වයෝ වැඩිපුර කාලයක් ගත කර ඇත්තේ සතර අපායෙහි බවයි. ඒනිසයි මේ රුප, වේදනා, සංයුළා, සංඛාර, වික්ෂ්‍යාණ යන පැක්ෂ්ව ස්කන්ධය පිළිබඳව අනිව්‍යාපස්සනාවෙන් නිතර මෙනෙහි කරන්න. මෙය පුරුදේදක් ලෙසින් මනස සකස් කරගන්න.

ඔබට හිතෙන්න පුළුවනි මෙලෙසින් නිතරම අනිතා මෙනෙහි කරන විට අතෙකුත් වැඩි කරගන්න පුළුවන් වෙයිද යනුවෙනි. ලොකික ලාභ ලැබේම එක් මාර්ගයක්. නිවන් මග තවත් මාර්ගයක්. මේ දෙකම එකට ගමන් කරන්න අපහසුයි. නමුත් මෙතනදී වුවත් හැකිතාක් දුරට තිරවුල්ව කර ගැනීමට අනිව්‍ය සංයුළාව හේතුවක් වේ. මේ අනිව්‍ය සංයුළාව පුරුදු කර තැනි නිසයි බොහෝ පවුල්, අවුල් වීමට හේතු වී තිබෙන්නේ.

සමහර ඇත්තන් ප්‍රශ්න කරන්නේ, 'හොඳින් බැරිනම් තරකින් හෝ කියලා මේ දේවල් කරන්නේ මැරෙන්නේ නැ වගේ, යන කොට ගෙනියන්නද?' මේ අවස්ථාව සම්මුතිය ඉක්මවා ගිය තැනක්. අප්‍රමාණ වූ අහිජ්‍ය එනම් විෂම වූ ලේඛනයන්ගෙන් අල්ලා ගෙනයි සිටින්නේ. මාර්ගය තොපෙනෙන තරමට හොඳවම අවුල් සහගතයි.

ආය්‍යා මාර්ගයට මුළුමණින්ම ඇතුළුවුණු හෝ ඇතුළුවීමට කුමති පුදෙකාලා ජ්විතයක් ගතකරන, නමුත් පැවැදි උතුමකුගේ ප්‍රමාණයට

එක්වරම පැමිණීමට නොහැකි වුවත්, ගාහස්ථ ජ්විතයේදී මේ අනිව්ව සංඡාව පුරුදු කිරීමෙන්, එක්තරා ආකාරයකින් දියුණු කරගන්න පුළුවනි. මෙය පුරුදු නොකිරීම නිසා බලවත් ලෙස හැම දෙයක්ම අවුල් වීමකි ඇතිවන්නේ. මේ අනිතා බව අමතක වීම නිසා මොනතරම් වැරදි සිදුවෙනවද?

රැපයෙහි අනිතා බව අමතක වීම නිසා මදය, මාන්නය මේ සියල්ලම හටගනී. අනෙක් පුද්ගලයන් මොනතරම් පහත් කරමින් කපා කරනවද? තමා තුළ බාහිරව ඇති ධිනය, රැපය, වස්තුව, රකියාව, බලය, ගක්තිය, එසේ නැතිනම් ඉන්දියානු සංස්කෘතිය අනුව අප ඇති කරගෙන තිබෙන කුලය, වංශය ආදි මේ බොහෝ දේවල් සමගින් මොනතරම් මාන්නයක් ඇතිකරගෙන තිබෙනවද? මෙය අනිව්ව සංඡාවෙන් බලන්න පුළුවනි නම් රැප, වේදනා, සංඡා, සංඛාර, විශ්ව්දාණ යන පක්ෂව ස්කන්ධය කෙරෙහි මහත් වූ නිවීමක් හටගනී. හිනමාන, සෙයාමාන, සදියමාන ආදි ලෙසින් මානය කොටස් කුනකින් යුක්තයි. තමා උසස් ලෙස සිතමින් අන් අය පහත් කර දක්වන අත්තුක්කංසන - පරවම්හන. මෙය තමාගේ හිතින් අල්ලාගෙන නිතරම ගලපනවානේ. මේ මානය ක්ලේශයක් දසවිධ උපක්ලේශයන්ගෙන් එකකි මෙය. මේ ක්ලේශය රකගන්න සිතට මොනතරම් මානසික පිඩාවක්ද? මෙය තාත්ණාවට තඳින් බැඳීමයි. මෙය අකුසලයකි. මෙය සිතින් බැහැර කළ විට හිත නිදහස්. මොනතරම් සහනයක් ද? ගාහස්ථ ජ්විත තුළ මෙය නැවත, නැවත මතුවී එන දෙයක්. මෙය ඔබම තීරණය කර බලන්න. නිවන් මාර්ගය තුළ අප සිරින්නේ කොතැනකද යන්න? මේ අනිතා සංඡාව නුපුරුදු තැනදී සුළු දෙයින් පවා ගැටී නැවතන් ඒ පැරණි කෙලෙස් මත්වෙන්න පටන් ගනී. මේ සියල්ලම සිදුව්වාට පසුවයි නැවතන් අනිතා මෙනෙහි වන්නේ. එයයි මේ මාර්ගය නොවැඩෙන්න හේතුව. මේ ජ්වත්වන සමාජ ක්‍රමය එයයි. සංසාර ගමන තුළ අපි මොනතරම් ඇලීම්, බැඳීම් සමග ගත කර තිබෙනවද? මේ පක්ෂව ස්කන්ධයම අල්ලාගෙනයි ඇවිත් තිබෙන්නේ. අනිතායි කියා වචනයෙන් සඳහන් කළාට දැනෙන්නේ.

(02) කථමාවාන්ද අනත්ත සංඡා : - ආනන්ද, අනාත්ම සංඡාව කවරේද?

මේ ගාසනයේ මහණ කැලයට ගියේ වෙයි, ගහක් මුලකට ගියේ වෙයි, ගුන්‍යාගාරයකට ගියේ වෙයි, මෙසේ නුවණීන් සළකයි. ඇස අනාත්මයි. (වක්බුං අනත්තා) රැපය අනාත්මයි (රැපා අනත්තා), කණ අනාත්මයි (සොතං අනත්තා), ගබ්දය අනාත්මයි (සද්දා අනත්තා), නාසය අනාත්මයි (සානං අනත්තා), ගන්ධය අනාත්මයි (ගන්ධා අනත්තා), දිව අනාත්මයි (ජ්විහා අනත්තා), රසය අනාත්මයි (රසා අනත්තා) කය අනාත්මයි (කායෝ අනත්තා) ස්පර්ශ අනාත්මයි (ජොටියුලා අනත්තා) මනස අනාත්මයි (මනො අනත්තා), සිතුවිලි අනාත්මයි (ධම්මා අනත්තා). මෙසේ සවැදැරුම් ආධ්‍යාත්මික, බාහිර ආයතනයන්හි අනාත්මානුදරුවේ වාසය කරයි. ආනන්දයෙනි, මේ අනාත්ම සංඡාව යයි කියනු ලැබේ.

මෙහිදී අනාත්ම යයි සඳහන් වන්නේ ස්ථිර ආත්මයක් නොවේ, පැවැත්මක් නොවේ යන්නයි. 'නතුම්හ' සූත්‍ර දේශනාවේ සඳහන් කමළ්, 'වක්බුං හිකිවේ නතුම්හාකං' යනුවෙන් මහණෙනි, මේ ඇස ඔබේ නොවෙයි. 'ඇස අනාත්මයි' අනාත්ම යන වචනය අවබෝධයෙන් ගලපා බලන්න.

"ඇස අනාත්මයි, රැපය අනාත්මයි, කණ අනාත්මයි, ගබ්දය අනාත්මයි....." මේ ආදි වශයෙන් සජ්ජකායනා කරන විට සිත සමාධීමත් වචනවා තේදි?

මේ ඇස අනාත්මයි. මගේ නොවේ, මම නොවෙමි, ස්ථිර ආත්මයක් නොවේ. ස්ථිරව නොපවනි. පයවි ආදි දාතුන්ගෙන් සැදුණු දෙයකි. සංඛතයකි. හටගන් හැමදෙයක්ම නැශෙන සුළුය. ඒ ස්වභාවයට මේ ඇස ද උරුමයි. ඇසෙන් දකින රැපය ද ඒ ආකාරයමයි. කණත් අනාත්මයි. කණට අරමුණු වන ගබ්දත් අනාත්මයි. මේ ආකාරයට ඉන්දිය හය ඔස්සේම මෙනෙහි කරන විට හාවනාව වැඩෙන්නේය. එය මනසට සන්සුන් කමක් ඇති කරන්නේය. මේ පිළිබඳ මෙනෙහි කර බලන්න. ඔබේ මනසටත් මහත් වූ සුවයක් ලැබේවි.

අනාත්ම සංයුව ටික වේලාවක් හෝ සහ්ක්‍රියනා කර බලන්න. ඇසෙන් අල්ලාගත් දේවල් කෙරෙහි ඇලීම්, බැඳීම්, ගැටීම් දුරුවෙන්න පහත් ගනීවි. එවිට ඇසට මහත් වූ සුවයක් දැනෙවි. ඇසෙහි මහත් වූ වේදනාවන් හට ගන්නේ පයිවි ආදි දැකුන්ගෙන් හටගන්නා වේදනාවන්ට වඩා ඇසෙන් අල්ලාගත් රාග, දේශ, මෝහ ආදි වේදනාවන් නිසයි. ඇසෙන් ගන්නා මේ වේදනාව හිත තුළ තැන්පත් කරගෙන මොන තරම් රිදුවනවද? නොදුනුවත්ම හෝ ඇසෙන් මොනතරම් කරදර ඇති කරනවද? ඒ වගේමයි කණ ආදි ඉන්දියන්ගෙනුත් ලැබෙන කරදර, එය අනාත්මයි වශයෙන් දැක ගත්තොත්, අනත්තානුදරුයිට පුරුදු කර ගත්තොත් ඇස, පෙනේරයක් ලෙසින් පෙරා අවශ්‍ය දේ පමණයි ලැබෙන්න සලස්වත්තේ. රාග, දේවිඡ, මෝහ මේ සියල්ලම ටික විකවත් ඉවත් කරයි. ඇසට ලැබෙන රුපයෙහි අනිවිත සංයුව පමණක් ගත්වේ එය නොරිදවයි. එසේ වන්නේ ඇලෙන්න, ගැටෙන්න දෙයක් නොමැති නිසයි. එවිට මහත් වූ සුවයක් දැනෙවි. මේ ඇස, ජීවිත වල මොන තරම් දුක් දිලා, කරදර කරවා, හඩවා ඇතිද? සමහර මවිවරු කැගසා හඩන්නේ. “මටත් ඇසේ දෙකක් ලැබුණානේ මේවා දකින්න”. මේ ඇස අනාත්මයි යනුවෙන් අනත්තානුදරුයිට දැක ගන්න පුළුවනි නම් එතන සමාධිය දියුණු වේ. මහත් සුවයක් ගෙනේවි. මේ ඇස සම්මුතියට පමණක් මගේ යනුවෙන් ආරක්ෂා කරගන්න. එනාමුත් පරමාර්ථ වශයෙන් එය අනාත්මයි, ස්විර පැවැත්මක් නැත.

ඒසේම රුපයත් අනාත්මයි. ඒ රුපය කෙරෙහි ආගාවක්, ඇලීමක්, රාගයක්, කැමැත්තක් තුළ ගැටීමක්, ද්වේශයක්, තරහවක්, මුලාවක් එහි ඇති නොවේ. හොඳින් තුවණීන් මෙනෙහි කර බලන්න. මේ ආකාරයට මෙනෙහි කළ විට, කණ - ශබ්දය, තාසය - ආස්‍රාණය, දිව - රසය, කය - ස්පර්ය, මනස - සිතුවිලි මේ කිසිවක් නිසාවත් ඉහත ආකාරයටම රාගයක් ද්වේශයක්, මුලාවක් ඇති නොවේ. මානසික මෙන්ම කායිකවද දක් බොහෝ උරට සමනය වේ.

අප බොහෝ දෙනෙකුට පාලනය කරන්න අපහසු රස තත්ත්වයට එනම දිව ට ඇති ඇලීම. මේ අනත්ත සංයුත වචන්න

පුරුවනි නම් රස තාත්‍යාචාර හසුනෙනාවේ. මෙය භාදින් ම පුරුදු කළ යුතුයි. අප සත්කායනා කරන අවස්ථාවේදී පවා ඒ තාත්‍යාචාරන් මිදිය යුතුය. එවිට ආදිත්‍ය සමගින්ම ‘අස්සාද, ආදිත්‍ය, නිස්සරණ’ යන තුනම දහනන්න පටන් ගනී.

රුපයක මේ කරුණු තුන අනුව ගලපා බැඳුවීට, රුපයේ පෙනුම තිබේ. සම්මුතියට අනුව සෞම්‍යාසක් දකී. රුපයෙහි ස්වභාවය අනුව ආදීනවයත් දකින්න පුළුවනි. මලක් නම් පරවී පෙති හැලෙන ස්වභාවයට පත්වේ. මනුෂ්‍යයෙක් නම් ලෙබවීම, දිරාගෙන යාම ඔස්සේ මරණයට පත්වී පිළිකුල් ස්වභාවයෙන් යුතුව ඇට කැබලි දුවිල් බවට පත්වේ. ඇමුම, පැලදුම්, ගහකොළ, ගේ දෙළර වූවත් මේ සියලුල ස්ථීර නොවේ. සඳාකාලික නොවේ. අතිවි නැතිවී යන්නේය. මේ රුපය සිතින් අල්ලාගත් (උපාදානය) කරගත් දෙයක් පමණයි. සවිස්ක්‍රීයාණක වූවත්, අවිස්ක්‍රීයක වූවත් ඒ සියලුලම අනාත්මයි. ඒ අවබෝධය ඔස්සේ දැන් සිත නිස්සරණයට පත්වේ. ඒ කියන්නේ අත්හැරීමයි. මනසින් ඇති කරගත් උපාදානයෙන් වැළකීමයි. වෙනවීමයි. බැහැර වීමයි.

මධ ප්‍රසන්නව ඔබගේ නිවස පරිහරණය කෙරේ නම්, එයට අවශ්‍ය තැබ්ත්තු කටයුතු කරගන්නවා පමණි. තෘප්ත්‍යාචාරය කර තොගනී. මේ උපාදානය මොනතරම් හිතට බරක්ද? ඇලීම මෙන්ම පරිසය සමඟින් ගැටීම හිතට පීඩාවක් ගෙනදෙයි. ඒ වගේමයි ඔබ පරිහරණය කරන වස්තු තිසා කොපමණ දුක් විදිනවද? සේදීමෙන් එහි සායම යයිද?, අව්වෙන්, වැස්සෙන්, සතුන්ගෙන් වන හානිවලින් බෙරගන්න, වටිනා ඇදුමක් නම් සෞර සතුරන්ගෙන් බෙරගන්න. සමාජයේ ඉහළින් කැපී පෙනෙන ලෙස අදින්න. මේ ආකාරයට වස්තුය තිසා අප සිත්වල මොනතරම් කෙලෙස් රස් වෙනවද? මේ කෙලෙස් සැයැල් තිබෙන්නේ පිළිලයක් ලෙසින්. කුමන අවස්ථාවක හෝ එළියට එන්න පූර්වනි. සංක්‍රාන්තියේ පැහැදිලි කළ දේ හොඳින් සිතා බලන්න. මේ හාවනා අරමුණු පුරුදු කරන්න පෙරත්, පුරුදු කරදීත්, තිබුණු කෙලෙස් තවම ඔබ ලැය තිබෙනවද? එසේ නම් හාවනාව වැඩි තොමැත්.

බුදුරජාණන් වහන්සේ මේ සිත දැක අපට ආරාධනා කළ කොටසයි මේ සියලුමව විග්‍රහ කරන්නේ. මේ කෙලෙස් ඇති හැම තැනකින්ම පිළිලයක් ලෙසින් ඉවත් කළ යුතුයි. තැන්නම් අප තොදුනීම කෙලෙස් පෝෂණය කෙරෙනවා. දුකයි අප පෝෂණය කරන්නේ. මේ කෙලෙස් වල ඇලීම, පරිසය හෙවත් ගැටීම, මෝහය තිබෙන බව අප හඳුනා තොගත් නිසයි ඒ වැයදූ සිදුවුණේ. එය තිබුරදිව හඳුනා තොගතහොත් ඔබ ඔබවම විනාශ කරාවි. සුතමය, හොඳින් ගුවණය කරන්න කියන්නේ ඒ නිසයි. ඒ වගේම වින්තාමය ඒ ගැන අවබෝධයෙන් දැකින්න, සිතන්න. මේ සියලු කෙලෙස් මල දැකිය යුතුය. එවිට අපට ඉක්මණින්ම නිදහස් වෙන්න පුළුවනි.

ඇස - රුපය, කණ - ගබ්දය, නාසය - ආස්ථාණය, දිව - රසය, කය - ස්පර්ශය, මනස - සිතුවිලි ඔස්සේ අප අනාත්ම සංඡාව වගේම අතිවිව සංඡාව විදිමත් සමග එතන තිබුණා. අනත්ත සංඡාවෙහි සඳහන් කරන ආකාරයට “ඉති ඉමෙසු ජසු අත්කත්තික බාහිරෙසු ආයතනෙසු අනත්තානුපස්සී විහරති”

ජසු අත්කත්තික - මේ ඉනුයයන් හය අධ්‍යාත්මිකව තමා තුළත් බාහිරෙසු ආයතනෙසු - බාහිර වශයෙනුත් රුප, ගබ්ද, ගත්ත, රස, ස්පර්ශ, ධම්ම කෙරෙහි අනාත්ම ලෙස දැකිමින් (අනත්තානුපස්සී) වාසය කරන්න. එයට හිත පුරුදු වෙනවා නම් සමාධිය දියුණු වන බව අපට ටිකෙන් ටික දැනෙන්න පටන් ගනී. එවිට හිත මොනතරම් සන්සුන් වෙනවද? නිදහස් වෙනවද? මේ තත්ත්වයට පත්වන්න පෙර තිබු වික්ෂිප්ත වුණු හිතමද තවම තිබෙන්නේ. එසේනම් එයක් ලබාගෙන තොමැති නමුත් වෙනස් බවක් සන්සුන් බවක් දැනෙන්ම දියුණුවට පත්වුවා කියන තැනයි ඔබ සිටින්නේ.

(03) කතමාවානන්ද අසුහ සංඡා :- ආනන්දයෙනි, අසුහ සංඡා නම් කුමක්ද?

ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ පාදයෙන් උඩ, කෙස් ඔතුයෙන් යට, සම හිමි කොට ඇති නානාප්‍රකාර අඹුවියෙන් පිරි මේ කය

ප්‍රත්‍යවේක්ෂා කරන්නේය. මහා සති පටියාන සුතුයේ කායානුපස්සනාවේ පටික්කුල සංඡා කොටස් පැහැදිලි කරනුයේත් මේ ආකාරයටමයි.

“ඉමමේව කායා උඩිං පාදතලා අධාරෙකසමන්තා තවපරියන්තා පුරු නානාප්‍රකාරස්ස අඹුවිනා පවිච්චෙකාති.”

මේ පාදන්තයෙන් උඩ කෙස් ඔතුයෙන් යට තොයෙක් අපවිතු දැයන් පිරුණු මේ කය ප්‍රත්‍යවේක්ෂා කරන්නේය. මේ කය ගැන තුවණින් මෙනෙහි කරන්නේය. මේ කය ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්නේ කෙසේද? “අභී ඉමසම්ං කායේ කෙසා ලෝමා නඩා, දන්තා, තවො....” ආදි වශයෙන් මනසිකාරය කරන්න. මනාවූ අවබෝධයක් ඇති කරගන්න. අභී ඉමසම්ං කායේ කෙසා - මෙහි කෙසා යනුවෙන් පමණක් සඳහන් කළ පමණින් ප්‍රත්‍යවේක්ෂා තොවේ. පළමුවෙන් එහි ‘අස්සාදය’ දැකින්න. එක් එක් දේශගුණයන් අනුව මේ කෙස් වර්ණයෙන් කළ, දුමුරු, සුදු අඩ පැහැවන්න පුළුවනි. මේ ලෙසින් මුලින් වර්ණය හැඩා සිහිපත් කරන්න. එය අස්සාදය දැකිමයි. රේගට ‘ආදිනවය’ මෙනෙහි කරන්න. එනම් ජරා - දිරාගෙන යාම, ගැලුවීම, විනායය, වර්ණ වෙනස් වීම, අත්හැරීම, සිහි කරන්න. අවසානයේ එහි ‘නිස්සරණය’ මෙනෙහි කරන්න. එසේ නම් මේ කෙස් මෙගේ, මමය, ස්පීර ආත්මයක් හෝ පැවැත්මක් ලෙසින් උඩානය කර ගැනීම තොවේ. මෙලෙසින් උඩානය කර ගැනීම රාගය දියුණු කිරීමක්, ද්වේගය දියුණු කිරීමක්, මෝහය දියුණු කිරීමක් වේ. එනිසා මේ කෙස් පිහිටි ස්වභාවය සොම්නසින් දුටු අස්සාදය, දිරාගෙන යනවිට අවබෝධයෙන් දුටු ආදිනවය, රේගට නිස්සරණය, අවබෝධයෙන්ම ඇතිකරුගැනීම අවශ්‍යය. එසේ නැතිව මේ දර්මයෙහි සඳහන් කරන නිසාවත්, ඔබට ඇසෙන නිසාවත් තොව මේ කෙස් අත්හැරීම අවබෝධයෙන් ම ඇති කර ගත යුත්තකි.

සම්මුතිය තුළ සෝදා පිරිසිදු කර මනා ලෙස පීරා නිරෝශීව පවත්වා ගත යුතුය. නමුත් එහි උඩානය කිරීමක් තොමැත. මෙගේ, මමය, ස්පීර ආත්මයක් ලෙසින් උඩානය කර ගැනීමක් තොමැත. එතැනැයි අත්හැරීම කළ යුතුවන්නේ. පැවැදි ජීවිතයට පත්වන විට මුලින්ම හිසකෙස් ඉවත් කරන්නේ මේ මානය ඉවත් කිරීමටයි. උඩානය කර තොගැනීම

පිණීසයි. අනිත් කරුණ නම් හිසකේස් තිසා ඇතිවන සම්බාධක අඩු කිරීමටයි. උකුණන් වැනි සතුන්, හිස කැසීම්, අපිරිසිදු බව, මෙවා සම්බාධ හෙයින් හිස බු ගැමෙන් සියල්ල උපේක්ෂාවට පත්වේ. ඇලීම්, රාග සංඝාවෙන් උපාදානය කරගන්නා අවස්ථා අඩුවේ. ප්‍රිය ස්වභාවයෙන් දුරස්වේ. මේ ලෙස කේසා ඇතුළු කුණප කොටස් මෙනෙහි කිරීමට පුරුදු විය යුතුය.

වච්‍යා	(මෙම කොටස් එකින් එක වචනයෙන් කියීමින් මෙනෙහි කිරීම),
මනසා	(මෙම කොටස් සිතින් මෙනෙහි කිරීම),
වශේෂතා	(කුණප කොටස්වල වෙන් වෙන්වූ වර්ණය මෙනෙහි කිරීම.),
සන්ධානතොශ	(කෙස්, ලෝම ආදි කුණප කොටස්වල හැඩය හාස්වභාවය මෙනෙහි කිරීම),
දිසා	(දෙනිස් කුණප කොටස් නාහියෙන් උඩවත්, නාහියෙන් යටත් ලෙසට වෙන්කරගෙන, එකින් එක හාවනාවට යොමු කරගන්න.),
මිකාපතා	(පිහිටි ස්ථාන සළකාගෙන හාවනා කිරීම.),
පරිවිෂේෂතොශ	(නැවත, වෙන වෙනම කොටස් වචයෙන් ගෙන හාවනා කිරීම).

මෙය නිවැරදිව පුරුදු කරගතහොත්, මේ දෙනිස් කුණපයෙන් පිළිබඳව මතාවූ අවබෝධයක් ඇති කරගන්න පුළුවනි. එයයි ප්‍රත්‍යාවේක්ෂා කරනවා යනුවෙන් සඳහන් කරන්නේ. එයයි හාවනාව බවට පත්වන්නේ.

පාදාන්තයේ පටන් හිස් මුදුන දක්වා මේ කය පිළිබඳව ප්‍රත්‍යාවේක්ෂා කරන්න. අසුහය දකින තෙක් නැවත නැවත මෙනෙහි කරන්න. මෙහි කෙළවර අනිවිව, දුක්ඛ, අනත්ත ධර්මයන්ට යටත් කර අසුහානුදර්යිව දැකීමයි. අසුහයයෙන් මේ කෙස් දකින්න පුරුදු වෙන්න. “ප්‍රංවි කාලේදී නම් මේ කෙස් ලස්සනට කළ පැහැතිව තිබුණා. නමුත් දීන් වර්ණය වෙනස් වී ගැලී දිරා ගෙන ගිහින්. මේ කෙස් පිරිසිදු කළේ නැත්තම්

දුරදයි. උකුණන් ආදි සතුන්ට වාසය කරන්න පුළුවන්. ඔබට හොඳින්ම දැනෙයි පනාවේ කුණු බැඳී අපිරිසිදුව දුරද හමන ආකාරය. මෙස් අසුහය මෙනෙහි කරන්න.

මේ ආකාරයට ලෝමා, නබා, දන්තා, තවා ආදියෙහි ද අසුහානුදර්යිව දකින්න. හාවනාවේදී තව පක්ෂ්වකය ලෙසින් අනුලෝම - පරිලෝම වශයෙන් ප්‍රත්‍යාවේක්ෂා කරන්න. ඉන් අනතුරුව නාමාවලියක් ලෙසින් නොව එකින් එක අවබෝධ කරගෙන කාලයක් ගනීමින් ප්‍රත්‍යාවේක්ෂා කරන්න. මින් එකක් හොඳින් වැඩුණු තැන නිතර - නිතර මෙය වැඩිමෙන් ඉතිරි කුණපයන් ද පහසුවෙන් අවබෝධ වේ. ඔබ වැඩියෙන්ම අල්ලාගෙන (ශ්‍රාපනය කර ගත්) සිටින තැන කෙස් හෝ සම හෝ මින් එකක් පළමුව හොඳින්ම අවබෝධ කරගෙන එය අත්හැරුණු තැනදී ඉතිරිය ද පහසුවෙන් අත් හළ හැකිය. එවිට පහසුවෙන්ම, පිළිවෙළටම හාවනා කළ හැකිය.

අප මෙත්තී හාවනාවේදී තමන් මුල් කර ගෙන මෙත්තිය වඩන්නේ අප වඩාත්ම උපාදානය කරගෙන සිටින්නේ තමා තිසයි. රළුගට තමාට සම්පතම ප්‍රිය වස්තුන්ට මෙත්තිය කරනවා. ජ්වගේ මෙහිදී තමාට වැඩියෙන්ම දැනෙන, තමා අල්ලාගෙන සිටින කෙස්, හෝ සම හෝ දත් හෝ එයින් එකකින් ආරම්භ කරන්න. අනිත් කොටස් නම් සම්මුතියටවත් අල්ලාගන්න කුමති නැහැනේ. (පිත්තං, සෙමිහං, පුජ්ඩා ලොහිතං, සෙදා, මෙදා, අස්සු, වසා, බෙලො, සිඩ්සානිකා, ලසිකා, මුත්තං) සම්මුතියේදී තෘත්තාව සමගිනුයි පිළිකුල ඇතිවන්නේ.

එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මෙත්තී හාවනාව වඩමින් සිටින විට උන්වහන්සේට සමාධිය වැඩින විටම නිමිත්තක් පහළ වුණා. හොඳම දිරාගිය, ලොම් නැති සුනඩ දේශ්වුවකගේ පිටුපස ඇට මතුවන තරමට බලවත් වූ තුවාලයක මැස්සන් වහමින් තිබෙනවා. මේ නිමිත්ත පහළ වුණේ මෙත්තී සමාධිය තුළදියි. උන්වහන්සේට මෙත්තිය තිසා එම සතා කෙරෙහි හටගත් කරුණාවෙන් ඇතිවූ ද්‍රක් වේදනාව බැහැර කරන්න සිතුණා. සමාධිය තුළ සිටින ස්වාමීන් වහන්සේ මේ පණුවන් ඉවත් කරන්න

කොටු කැබැල්ලක් උපයෝගී කරන්න සිතු නමුත් ඒ ක්වාලය ගැහුරුයි, රිදෙයි සිතා ඇගිල්ලෙන් ඉවත් කරන්න සිතුණා. නමුත් ඇගිල්ලෙහි තියපෙන්ත්වත් වැදුණෙන් රිදෙන්න පූජාවති. ඒහිසා දිවෙන් ඉවත් කරන්න සිතු උන්වහන්සේ හෙමිහිට පහත් වී දිව දික් කරන විටම සමාධිය බිඳුනා. එනම් මෙත් සමාධියෙන් බැහැර වුනා. එවිටම, තෘප්තාවෙන් පෝෂණය කරන ලද මමත්වය මතුවුනා. එහිදී සම්මුතියේ හාවතා කරන පිළිකුල හෙවත් ගැටීම සිතෙහි මතුවීමෙන් බියවී පස්සට පැන්නා. මේ පිළිකුල හටගන්නවා යනු එතැනු ‘මම’ සිටින තිසයි. එනම් තෘප්තාවයි. රාගය බැහැර කිරීමට “පරික්කුල සංඡාව” ඇතිකර ගන්නේ ගැටීමක් ලෙස නොව අත්හැරීමක් හැරියටය.

ඔබට පහසුවෙන් අවබෝධ වන සරල නිදසුනක් ගනිමු. ප්‍රංශි කාලේදී ඔබගේ දරුවන් අපවිතු කළත් ඔබට පිළිකුලක් දැනුණෙන තැත්තේ ඇයි? ‘මාතා යථා නියං ප්‍රත්තං...’ තමාගේ ජීවිතය දෙවැනි කර දරුවා ගැන සිතු තිසයි. ප්‍රංශි කාලේදී දරුවා කෙරෙහි (අපවිතු දැ කෙරෙහි) මමත්වය ඉවත් කළා. ඒ නිසා ඒ දේවල් කැමු කමින් සිටින වේලාවකදී දරුවා අපවිතු කළත් එය පිළිකුලක් හැරියට නොදැනුණි. ඒ නොදැනුණෙන් මමත්වය එතන නොමැති තිසයි. නමුත් හැම දරුවෙක් කෙරෙහිම මෙසේ ඇති නොවන්න පූජාවති. මමත්වය තිබෙන කුරු පමණයි ඇලීම ගැටීම ඇතිවන්නේ. ගැටීම යනු තරහව. අමතාපය ඇතිවන්නේ ඒ තිසයි.

මෙහිදී අප ගැහුරින් තේරුම් ගත යුතු කරුණක් මෙහි තිබෙනවා. එනම් මෙහි, තම දරුවා වෙනුවෙන් “මමත්වය” ඒ මොහොතේ (අපවිතු කළ මොහොත) බැහැර කළේ “මම, මාගේ” නම් මමත්වය නම් වූ සක්කාය දාෂ්ඨිය මත පිහිටායි. එනම් මේ මෙගේ දරුවාය යන සිතුවිල්ලෙනි. “මාගේ දරුවා” වෙනුවෙන් මෙහිදී මමත්වය ඉවත් කරනවා නම් වූ සිත හා සිතුවිලි, දියුණු සමාධිය ඔස්සේ “මාගේ නොවන” එහෙත් අන් සියලු දරුවන් කෙරේද පවත්වන්නට හැකිනම්, මබ සමාධියේ ඉහළම තැනකය. සක්කායදිවිධිය නම් වූ දුක් පිරි සසරට බැඳ දමන පළමු සංයෝජනය සිද දුමීමට මාරුගයේය.

මේ කයෙහි කුණුපයන් තිස් දෙකකි. එනම් කෙස්, ලොම්, නිය, දත්, සම, මාංශ, නහර, ඇට, ඇට මිදුල්, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාය, බඩිව, පෙනහඳු, කුඩා බඩිවල්, මහ බඩිවල්, ආමාය, අසුඩ්, හිස් මොළය, පිත, සෙම්, සැරව, ලේ, ඩහදිය, තෙල්මෙන්ද (මේදය), කඩුල්, වුරුණු තෙල්, කෙලු, සොටු, සද මිදුල්, මුතු යන මෙවායි. අසුඩානුදරුයිට මේ කුණුපයන් දැකිය යුතුය. වර්තමාන පරිසරය තුළදී කාමාදී ඇලීම ස්වභාවය වැවේවන කාලයක් නිසා මුල් කුණුපයන් විස්ස කෙරෙහි දැකින ස්වභාවය වෙනස් වෙනවා. අධික කාමාදී හැරීම ඇති අයට විසි එක් (21) සිට පිත්තං, සෙම් හං, ප්‍රඛිබො ආදී දේවල් වුවත් සුහ වශයෙන් උපාදානය කරන්නට සිත් වලට හැගෙන කාලයකි මේ. මේ කාලයේදී රාග, දේශ, මෝහ කෙලෙස් වැඩිවෙනවා යයි සඳහන් කළේ එයයි. අපවිතු ලෙසින් දැකිය යුතු දේ පවා සුහ වශයෙන් උපාදානය කර ගන්නවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ බලවත් ලෙස සද්ධර්මය මතුවුණා. ඒ පරිසරය තුළදී රාග, දේශ, මෝහ බැහැර කිරීම පහසු වුණා. නමුත් වර්තමාන තත්ත්වය අනුව ධර්මය බලවත් වනවාට වඩා වේගයෙන් රාග, දේශ, මෝහ බලවත් වෙනවා.

මුලදී මේ කුණුප තිස් දෙකක් කේසා කියන කොටස පැහැදිලි කළා. එහි සඳහන් කළ සෙයින් කොටස් වලට බෙදා අනෙක් කොටස්ද අස්සාද, ආදීනව, නිස්සරණ යන මේ කොටස් තුන මස්සේ නුවණීන් සිහිපත් කරන්න. ප්‍රත්‍යාවේක්ෂා කරන්න. මෙහි ඉලක්කය, එනම් දැකිය යුත්තේ අසුඩානුදරුයිටයි. මමය, මගේය, ස්ටීර ආත්මයක් ලෙසින් දැකින්නේ තැතිව අනිවිව, දුක්ඛ, අනත්ත ධර්මයට යටත්ව එය මෙහෙහි කළ යුතුය. එහි අදහස නම් මේ කුණුප කොටස් මුල් කරගෙන ගීරයේ පවත්නා රාග, දේශ, මෝහ ආදී කෙලෙස් බැහැර කිරීමයි. පිළිකුලෙන් දැකින්නේ ගැටීන්න නොව රාග, දේශ, මෝහ බැහැර කරන්නයි. ප්‍රත්‍යාවේක්ෂාවෙන් විද්‍යාග්‍රනාවෙන් දැකින්න දැකින්න අප තව තවත් උපේක්ෂාවට පත්වෙනවා. මේ සජ්න බොජ්සංග ධර්ම වලදී දක්වන උපේක්ෂාවට පත්වන අවස්ථාවයි සඳහන් කළේ. රාග, දේශ, මෝහ බැහැරවී මේ ජීවිතයෙහි කළාණ පුපුජ්ජන සිලයේ පිහිටා අපගේ ගමන නිවන අරමුණු කරගත් වතුරායී සත්‍යය ධර්ම අවබෝධය වීම පිණීස උද්ධිවක් වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය යනු අසුහයම නොවේ. ඒ වගේම නැති දෙයක් මතුකර දෙමින් අස්සාදය පමණක් දකින දහමකත් නොවේ. “යථාභ්‍යතං පර්‍යානාති” යථාරථය මතුකර දෙන ධර්මයකි. සුහවාදී හෝ අසුහවාදී ධර්මයක් නොවේයි. තතු තතු ආකාරයෙන් දකින (අැති ආකාරයෙන් ම දකින) මාර්ගය පෙන්වා දෙන දහමකි. රාග, දේශ, මෝහ බැහැරකිරීම ඉලක්කය නිසයි මේ අසුහය දකින්න යයි සඳහන් කළේ.

මේ සියල්ල සරලව සඳහන් කළේ මේ කේසා - ලෝමා - තබා - දන්තා - තවා ආදි වශයෙන් රාග, දේශ, මෝහයන්ට තිබෙන අවස්ථාව ක්‍රම ක්‍රමයෙන් අඩු කළ විට, බැහැර කළ විට මහත් වූ මිදිමක් ඇතිවෙනවා. ඔබත් සිතා බලන්න. මේ ආකාරයට අවබෝධයෙන් අත්හැරීම පුරුදු කරගන්න පුළුවනි නම්, හිතට සැනසිල්ලක් ලැබේවි. ජ්විතය පවත්වා ගන්න පහසු වේවි. ධර්මය දකින්න පහසු වේවි. එසේ නොමැතිව මේ කුණප කොටස් වලින් දුත් මේ ගේරය මගේය, මමය ස්ථීර ආත්මයක් ලෙසින් තණ්හා, මද මාන, දාෂ්ඨීන්ගෙන් උපාදානය කරගෙන නොවේයිද, මෙපමණ දුක් විදින්නේ? කාසික වුත්, මානසික වුත් මොනතරම් දුක් විදිනවද? දුත් ඔබට ඉතාම පැහැදිලි ඇති.

මේ කුණපයන් සියල්ලම මෙනෙහි කරන්නට පුළුවනි. නමුත් එකින් එක පැහැදිලිවම තේරුම් ගන්න. එවිට වඩා පහසුවේවි. ඔබට හිස පිරන විටම පරමාර්ථ ධර්මය සිහියට තැගෙන්න සිනි. පිරිසිදු කරන්න, තෙල් දමන්න, ප්‍රසන්නව සකස් කර ගන්න. නමුත් එහි ආදිනවය දකිමින් අත්හරින්න.

“යා ලොකේ පිය රුපං සාතරුපං එත්මේසා තණ්හා උප්පත්තමානා උප්පත්තකි, එහ් නිවිසමානා නිවිසකි”

ලෝකයෙහි ප්‍රිය රුපයට හසුවුණු යම් දෙයක් ඇදේද, ඒ කෙරෙහි තෘප්තාව හටගන්නා ආකාරය, මධුර ස්වභාවය සිහිපත් කර බලන්න. ඇසට - රුපය මෙන් හිසකේස්, රාග, දේශ, මෝහ ආදියෙන් උපාදානය වන ආකාරය දුක බැහැර කරන්න. මෙයයි අසුහය වඩනවා යයි සඳහන් කළේ.

(04) කතමාචානන්ද ආදිනව සංඡා : ආනන්දයෙනි, ආදිනව සංඡා නම් කුමක්ද?

“ඉඩානන්ද හික්බු අරණ්ඩුජාගතොවා, රැක්බමුල ගතොවා, සුණ්ඩුජාගරගතොවා, ඉතිපටිසංවිකාති බහු දුකොඩ බො අයං කායො ආබාධා උප්පත්තනි, සෙයාලිදී වක්බුරොගා සොතරොගා සානරොගා, ජ්විහා රෝගා, කාය රෝගා, සිස රෝගා, කණ්ණ රෝගා, මුඛ රෝගා, දන්ත රෝගා” ආදි වශයෙන් ආදිනව සංඡා මොනවාද?

ආනන්දයෙනි, මේ ගාසනයෙහි මහණ කැළයට ගියේ වෙයි, ගහක් මුලකට ගියේ වෙයි. ගුන්සාගාරයකට ගියේ වෙයි. මෙසේ ප්‍රත්‍යාවේක්ෂා කරයි. බොහෝ දුක් ඇති මේ කය, බොහෝ ආදිනව ඇත්තේය. මෙහි ආදිනව යනු දුක් විපාක ගෙන දෙන එල ඇත්තේය. මෙසේ මේ කයෙහි විවිධ ආබාධයේ උපදනාහ. ඒවා මොනවාද? වක්බු රෝග (ඇසෙහි රෝග) සෝත රෝග (කණෙහි රෝග) සාණ රෝග (නාසයේ රෝග), ජ්විහා රෝග (දිවෙහි රෝග), කාය රෝග, සිස රෝග (හිසෙහි උපදනා රෝග), කණ්ණ රෝග (කණෙහි පිටත උපදනා රෝග), මුඛ රෝග, දන්ත රෝග, කාසය, ශ්වාසය, පීනස, දාහය, ජ්වරය (දුවිල්ල, බවේ අමාරුව), කුවිජ්‍රරොගා (කුසෙහි උපදනා රෝග) මුවිතාව (සිහි මුලාවීම), පක්කිජ්‍රිකා (පක්ත අතිසාරය), ගණෙකා (ගඩු), කිලාසො (පාද ඉදිමුම්), සොසො (ස්වාසය), අපමාරෝ (අපස්මාර), දඹු මේ ආදි රෝග සහ රේඛගට ලොහිතපිත්තං (ලේ වලින් ඇතිවන රෝග), මධුමේහය (දියවැඩියාව), අංසය (අංගහාර), පිළකා (පිළිකා) මේ ආදි ලෙසින් පිළෙන් උපදනා ආබාධ, සෙම නිසා උපදනා ආබාධ වාතයෙන් උපදනා ආබාධ (පිත්ත සමුවිධානා ආබාධා, සෙමිහ සමුවිධානා ආබාධා, වාත සමුවිධානා ආබාධා) පිත් සෙමි වා යන තුනෙන්ම හටගන්නා ආබාධා. සන්නිපාතිකා ආබාධා, උතුපරිනාමණ ආබාධා (සාතුවල වෙනස්වීමෙන් ඇතිවන ආබාධ), විෂමපරිහාරණ ආබාධා, විෂම පරිහරණයෙන්, නරක ඇවතුම් පැවැතුම් නිසා, ශිෂ්ට සම්පන්න නොවන ශේරිර සොබායට අදාළ නොවන (මත් වතුර, දුම වැටි, අනවශ්‍ය ලෙස බුලත් හැඳීම) දෙයින් හටගන්නා ආබාධ, ඔපක්කමිකා ආබාධා (උපකුම වලින් උපදනා ආබාධ) එනම් තමා විසින්ම විවිධ කටයුතු වල යෙදීම

නිසා ඇති කරගන්නා ආබාධ කම්මවිපාකජා ආබාධා (කම් විපාකයෙන් ඇතිවන ආබාධ, සිත, උෂණ, පවස, උච්චාරය, පස්සාවය (ඇරිරය පිරිසිදු කිරීම, වැසිකිලි කැසිකිලි ආබාධ) මෙසේ කයෙහි ආදිනවානුදැයිව වාසය කෙරේ. මෙය ආදිනවානුසංඝාව යයි කියනු ලැබේ.

මේ ගරිරයේ ඇතිවන විවිධ ලෙඩි දුක් පිළිබඳව අප සිහිපත් කරනවා. දේශනාවට අනුව අපට ඇති මහත් වූ රෝගය නම් “ජසව්තා පරමා රෝග” බවගින්නයි. අතික් වේදනා නම් උහුලන්න පුළුවනි. නමුත් බවගින්න නම් උහුලන්න අපහසුයි යනුවෙන් බොහෝ දෙනා පවසනවා. මේ බවගින්න මනසිනුත් අල්ලාගෙනයි තිබෙන්නේ. ජේම - දෝෂ සූත්‍රයෙහි දි දරුවාට ඒ ස්වභාවය ඇති වූනෙන් එහි එලයක් වශයෙනුයි. (නිදුසුනක් සෙ දක්වන්නේ, බවගින්නට දෙමාපියන්ම දරුවන්ගේ මස් අනුහාව කිරීමයි.) ලෙඩි දුක් පමණක් නොවෙයි අවසානයට එනවිට සිතල, උෂණය සාපිපාසාව කුසැගින්න, ගරිරය පිරිසිදු කරගැනීම ආදි හැමදෙයක්ම මේ ගරිරයෙහි ආදිනවයයි. මේවායෙහි අවසානයක් කෙළවරක් දැකින්න අපහසුයි. අපට කළ හැකි වන්නේ සගවාගෙන හෝ පාලනය කරගෙන සිටීමක් පමණයි. එය විවෘත කෙළාත් සැබැවින්ම එහි ආදිනවය දැකින්න පුළුවනි. නිදුසුනක් ලෙසින් ඇසේ, කන්, නාසය, මුඛය ආදියෙහි අපවිතු ස්වභාවය නීරන්තරයෙන්ම පවතින දෙයක් නිසා මේ රාග - දෝෂ - මෝහ කෙළෙස් බැහැර කරන අවස්ථාව. එනම් කෙළෙස් හට නොගන්නා අවස්ථාව මතුකර ගන්නයි උත්සාහ දුරිය යුත්තේ. මෙසේ මෙනෙහි කරන විට තණ්හා, මද - මාන දාම්පී ඉවත් වී අත්ස්කිත්ත - බහිදේ වශයෙන් තමා කෙරෙනුත් එය දැක තමාගේ නිවීමක් ඇති කරගන්නවා. බාහිර වශයෙනුත් දැක මිදීමක්, නිවීමක් ඇති කර ගන්නවා. එවිට මහත් වූ පස්සදීයක් සිතෙහි හටගන්නවා. තමා තුළ මේ ඇති කරගත් අල්ලා ගැනීම මහත් වූ දුකක්, වේදනාවක්. බොහෝ දුක් වලට හේතුව අධ්‍යාත්මික වශයෙන් අල්ලා ගැනීමයි.

මේ ආකාරයට අනිවිව සංඝා, අනත්ත සංඝා, අපුහ සංඝා සහ මේ ආදිනව සංඝාව භූතනා ගෙන නිස්සරණයට පත්වෙන්න පුළුවනි නම් අත්ස්කිත්ත වශයෙන් තමා තුළ මහත් වූ නිවීමක් තිබෙනවා. අපුහ සංඝාව

සහ එහි ආදිනවය එනම් ආදිනව සංඝාව සිහිපත් කරන විට ලෙඩි දුක් වල පටන් මේ ගරිරයේ උරුම දේවල් ගැන හිතේ නිවීමක් ඇති කරගන්න පුළුවනි.

(05) කතමාවාන්ද පහානසක්කාද : ආන්දයෙනි, පහාණ සංඝාව නම් කුමක්ද?

ඉඩාන්ද හිකු උප්පනාම කාමවිතකකා නාධිවාසෙති පර්හති විනොදෙති බාහිත කරාති අනහාවම ගමෙති,

ආන්දයෙනි, මේ සස්නෙහි මහණ උපන් කාමවිතර්ක නොඉවසයි. දුරලයි, බැහැර කරයි. නැවත හට නොගැනීමට ඉවත් කරයි. අනහාවයට යවයි. නැවත නොලුපදින ආකාරයට පත් කරයි.

෋පන් ව්‍යාපාද විතර්ක නොඉවසයි. දුරලයි. ඉවත් කරයි. බැහැර කරයි. නැවත නොලුපදින ආකාරයට පත් කරයි. මෙය ප්‍රහාන සංඝාව යයි කියනු ලැබේ. උපන් කාම විතර්කයන් වැඩෙන්නේ කෙළෙසයි? “වකුනා රුපා දිස්වා සුබාය වේදනාය ප්‍රේම්දාය සමානා අහින්දති අහිවදති අත්ස්කාසාය තිවියිති තස්ස රාගානුසයා අනුස්සෙති.”

රාගය වැඩිවූ තැන කාම විතර්කයට මුළයි. විතර්කය යනු එය නැවත නැවතත් ස්පර්ශ කිරීමයි. එහාම නිමිති, අනු නිමිති, ව්‍යුක්ෂ්‍රත වශයෙන් ගැනීමයි. වක්බූනා රුපා දිස්වා - ඇසෙන් රුපයක් දැක, සුබාය වේදනාය ප්‍රේම්දාය සමානා සුබ වේදනාවක් ලෙසින් එය ස්පර්ශ කර ගලපනවා. ‘මම කැමතියි’ ඇසෙන් දැක සැප වේදනාවක් ලෙසින් ගෙන

ස්ථරය කරමින් තමන්ට ගලපා බලනවා. "මම කැමති ම රුපය, එසේ නැත්තම අහම්බෙන් හමුවූන්ත් ඒ රුපයට ම තමා මගේ හිත බැඳුණේ." මේ අවස්ථාව තමා "සුබාය වේදනාය ජ්‍රීවයේ සමානා අහිනෙන්ති" එහි සතුව වෙනවා. අහිවදති - ඒ ගැන සිතනවා. කතා කරනවා. ප්‍රාර්ථනා කරනවා. 'අඡ්‍යෙකාසාය තිවියිති' - එහි බැස ගන්නවා. සිතේ මූල් තැනක් දෙනවා සිතෙහි ස්ථීර බවක් දෙනවා. එතනිනුයි රාගානුසය මතු වන්නේ. එතැනින් කාමවිතරකය භටගන්නවා. අප මෙතෙක් සාකච්ඡා කළ අතිවිව සංයු, අනත්ත සංයු, අසුහ සංයු, ආදිනව සංයු ආදි වශයෙන් ඒ මාර්ගයේ පැමිණියේ නම මේ කාම විතරකයට ඉඩක් තිබෙනවද? නොඉවසන්න පුළුවනි. පහසුවෙන්ම ඉවත් කරන්න පුළුවනි. "උප්පන්තං කාම විතක්කං නාධිවාසෙති" ඉවසන්නේ තැනු. පිළිගන්නේ තැනු. වැඩින්න නොදෙයි. එය අතිවිව ස්වභාවයෙන් දැකින්න පුළුවනි. අස්ථීරයි යන අනාත්ම සංයුවෙන් දැකින්න පුළුවනි. අසුහ සංයුවෙන් ආදිනවය දැකින්න පුළුවනි.

දැන් ප්‍රත්‍යාවේක්ෂා කර සිතේ පුරුද්ද තිබෙන හෙයින් කාම විතරකයට වැඩින්න අපහසුයි. හේතුව නම් එය නොපිළිගනියි. නොඉවසයි. එය වැඩින්නේ, ඉවසුවාත් පමණයි. යම් කෙනෙක් වරදක් කිරීමට පෙළුම්මෙන් එයට ඉඩ දුන්නෙන් එය සිදුවෙනවා. තමා ඉවසන්නේ නැතිනම් නොඉවසන බව මනසට දෙනෙනවා. එසේ නැතිව ඇසෙන් දැක, ඒ ඇසෙන් දැක්වන සංයුවට, ප්‍රතිසංයුවක් ඇතිකරගත හොත් මේ 'ඉවසනවා' යන්න පිළිගන්තා වෙනවා. නමුත් ඉවසන්නේ නැත්තම් එය තමා තුළ නොවැඩි. උපන් කාම විතරකය නොඉවසනවා යනුවෙන් සඳහන් කළේ එයයි. දුරුනවා, ඉහත සඳහන් ආකාරයට මෙහෙහි කරමින් බැහැර කරනවා. නැවත නොලුපදිනා ලෙසට ම ඉවත් කරනවා.

උපන් ව්‍යාපාද විතරකයනුත් නොඉවසයි. ඉපදුණු තරහ ඉවසන්නේ නැත යන්නයි. එයටත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මනාව ප්‍රත්‍යාවේෂණය කර පුරුදු කෙනාටයි මෙය කළ හැකි වන්නේ. නැතිනම් නොදුනීම කාම විතරකයන් ඇතුළ වී වැඩිනවා. හේතුව නම් ඒ අය පුරුදු කර නොමැති හෙයින් නොදුනුවත්වම පිළිඳුනාගෙන තිබීමයි. කාලයක් යනවිට කාම විතරකයන් ඇති බව දෙනෙන්නේ. සමහර අය

දැන්නෙම නැතිව ආගුය කර තිබෙන්නේ අත් හැරීමකට වඩා කාම විතරකයක් නේද යන්න අවබෝධ වන්නේ පසුවයි. ඉන්පසු නොදුන සිටීම අපහසුයි. කථා කරන්න නැතිව සිටීම අපහසුයි. තනිකම, පාලුව දැනෙනවා. මේ කාම විතරකය අල්ලා ගැනීම වැඩි ඇති නිසයි. ඕනෑකමින් සිදුවූ දෙයක් නොව මනාව සිහිය නොපිහිටුව නිසයි මේ කාම විතරකය හට ගත්තේ. නමුත් මනාව සිහිය පිහිටුව කෙනාට මෙය පටන් ගන්න කොටම දෙනෙනවා. අවබෝධ වෙනවා. ඒ පුද්ගලයා එය නොඉවසයි. එමෙන්ම ධර්මය නොදුන්නා පුද්ගලයාට ව්‍යාපාද විතරකයත් නොදුනුවත්වම වැඩිනවා. සමහර වෙළාවට ඔබ කියන්නේ, ඔබට මොනවත්ම මග හොඳක් පේන්නේ නැදුද? හැමදේම පේන්නේ වැරදියට. මොනතරම් හොඳ කෙනෙක් කිවිවත් අඩුවක්මයි. නරකමයි දැකින්නේ. නොදුනුවත්වම ව්‍යාපාද විතරකය වැඩි ඇති නිසයි.

මෙමතිය දක්වන විට මේ අය එක කොටසකට පමණයි මෙමතිය දක්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් සමහර ගාස්තාන්වරුන් මෙමතිය දක්වුයේ සීමාවකට, එක් දිකාවකට පමණයි. එසේ මෙමතිය වැඩිමෙන් නොදුනුවත්වම ව්‍යාපාද විතරකය වැඩින්න පුළුවනි. මෙතෙක් පැහැදිලි කළ ආකාරයට ඇලීම නැතිනම් ගැටීමක්ත් නැහැ. අල්ලාගෙන තිබෙන නිසයි ගැටීම ඇතිවන්නේ. මෙසේ අවබෝධය ඇති කරගෙන "ඉවත් කරමින්" යනවිට ව්‍යාපාද විතරකය බැහැර වෙනවා. ව්‍යාපාද විතරකයත් ඇලීම වගේම නොදුනුවත්වම සිදුම්ව පැමිණෙන, විතරකයක්. බොහෝ දෙනෙක් කියන්නේ 'මට තරහ ආවා' එසේ නැත්තම් 'තරහා ගියා' කියලනේ. දාන දාන නොවේ මේ තරහ ගත්තේ. මේවා සිදුම්ව ඇතුළේ වෙනවා. මේ ඔස්සේ පාලනය වන්නට, මොනතරම් දුරට සිත වඩා තිබෙන්නට ඕනිද? ඒ වැඩු සිතින් සිහිය පවත්වනවිට ව්‍යාපාද විතරකය නොඉවසයි.

මේ ධර්ම මාර්ගයේදී ව්‍යාපාද විතරකය, තරහව, ඉවසන්නේ නැහැ. මෙය බොහෝ සිදුම්ව තමා තුළින්ම දැකිය යුතුයි. අපව තරහ ගත්තන්නේ වෙන අය නොවැයි. නමුත් මෙයට උදව් කරන්නේ මාරයා. මාරයා දැන්නවා ඇසේ, කණ, නාසය ආදියෙන් පැමිණෙන අරමුණු වලිනුයි ඉඩ ලබාගන්නේ.

“වරං සක් පෙන්තිකේ විසයේ ගෝවර හික්බලට, වරතං සක් පෙන්තිකේ විසයේ, න ලව්‍යති මාරෝ ඔතාරං, නලව්‍යති මාරෝ ආරම්මණය”

“මහණෙනි, ගෝවර වූ සිය පියසකු විෂයෙහි හැසිරෙන්න. මහණෙනි, ගෝවර වූ සිය පියසකු විෂයෙහි හැසිරෙන අය ගැන මාරයා අවස්ථාක් නොලබන්නේය. මාරයා ආරම්ණක් නොලබන්නේය.”

(සකුණග්සි සූත්‍රය)

මාරයා යම් තැනක ආරම්ණක් ලබනවා නම්, ඉඩක් ලබනවා නම් ඒ පුද්ගලයා ඔහුම වෙළාවක දුර්වල කෙතෙක්. අන් අයට පුළුවනි ඒ පුද්ගලයා තරහ ගන්වන්න. එය සිතේ තිබෙන දුර්වල ස්ථානයි. ඒ අයට ධර්මය දැකීම අපහසුයි. බොහෝම ඉවසීමෙන් දැක කළුපනාවෙන් ව්‍යාපාදය නොඉවසයි. දුරලයි. බැහැර කරයි. ගලවා දමයි. නැවතත් හට නොගන්නා ආකාරයට පත් කරයි.

විහිංසා විතරකයන් (අනුන්ට හිංසා කරන අදහස) නොඉවසයි. දුරලයි, බැහැර කරයි, ඉවත් කරයි, නැවත හට නොගන්නා ආකාරයට පත් කරයි. උපන් තුපන් අකුසල දහම් නොඉවසයි. තවම ආරම්හ තොකළ තුපන් අකුසල් කිරීමට සිතුවත් ඒ සිතුවිල්ල වත් නොඉවසයි. උපන් අකුසල් බැහැර කිරීමට උත්සාහ දරයි. දුරලයි. නැවත තුපදීන ආකාරයට කටයුතු කරයි. නිදසුනක් ලෙසින් අතුගාන කොස්ස හෝ ඉදල තිබෙන්නේ අතුගාන්න පමණයි යන කරුණ තදින් සිතට ගන්න ඕනෑ. එය ගැඹුරින් දැකිය යුතුයි. මේ දෙල හෝ කොස්ස භාවිතා කරන්නේ අතුගාන්න පමණයි. එසේ නැතිව සතෙකුට හෝ කාටවත් ගහන්න නොවේ. මේ පිළිබඳව නොසිතුවත් සතර අපායට ඉණිමගක් කරගන්න පුළුවනි. කොස්සෙන් හෝ ඉදලෙන් ගහන පහර සතෙකුට හෝ මත්‍යාෂයෙකුට හෝ වැරදි තැනකට වදින්න පුළුවනි. මේ පහර දෙන වෙළාවට ඇතිවන විතත ක්‍රියා, වායෝ දාතුව, කාය වික්‍රේස්ස්ප්‍රේති රුප මොන තරම් ක්‍රියාත්මක වෙනවාද? අත ඔසවා ඉහළට අරගෙන වැරෙන් පහර දෙන්න, තරම් කොපමණ ක්‍රියාදාමයක් මෙතන ඇති වෙනවද? මේ සියල්ලම අකුසල් වෙතනා බලවත් ලෙස වැඩින තැන්.

අප මේ සාමාධියෙන් දකින දේ මොනතරම් පාරිභුද්ධයද? ඒ අවස්ථාවේදී අපේ සිත උපගාන්තයි. උපේක්ෂා සහගතයි. වර්තමාන ලෙස්කයේ වෙන අපරාධ සමග සංසන්ධනය කර බැලීමේදී යම් අපරාධයක් සිදු කරනවිට මොනතරම් අකුසල ධර්ම කොට්ඨායක් වැඩිනවද? සමහර විට අප සටහන් තබන දෙයක වුවත් ‘මට ගැහුවා’, ‘මට බැන්නා’, ආදි ද්වේග සහගත දේ ලියන මොහොතක් පාසාම එහි අකුසල ධර්ම වැඩිනවා. අපට මේ දේ අන් හරින්න පුළුවන් විය යුතුයි. එවිට ‘මම’ ආරක්ෂා වෙනවා. ‘ගැහුවා’, ‘බැන්නා’ යනුවෙන් සඳහන් කරන විට එහි පටිසයත් සමග අල්ලා ගැනීමක් තිබෙනවා. එය අකුසල වෙතසිකයක් (සිතුවිලි). අප මෙය මතක් කර කර කියවුම්න සිතිනවා නම් එය සක්කාය දිවියි නම් වූ වැරදිවූ අස්මීමානය තාශ්ණාවෙන් අල්ලාගෙන එය මුළුකරගෙන ජ්‍යෙගට ද්වේගය, මේෂය, පටිසය ආදි මේ සියල්ලම ඉදිරියට එනවා. එසේ නැත්නම් මේ සියල්ලම ඉවත් විය යුතුය.

නිදසුනක් ලෙසින් සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩාතයෙහි වඩින විට බමුණෙක් ඇවිදින් මිට මොලවා වැරෙන් ‘ටොක්කක්’ ඇන්නා. ඒත් සැරියුත් මහා රහතන් වහන්සේ නිෂ්ශ්ඛලදව වඩිනවා. බමුණාටම දැක හිතුණා. හිත කරුණාවට පත්වුණා. ඉදිරියට දුවගොස් ගොරව කර සමාව අයේද සිටියා. සැරියුත් මහ රහතන් වහන්සේ විමසනවා, ‘අැයි ඔබ මගෙන් සමාව ඉල්ලන්නේ?’ ‘ඔබ වහන්සේට මම පහරක් ගැහුවා’, ‘ඔබ මට ගැහුවාද?’ ඒ කියන්නේ සැරියුත් මහ රහතන් වහන්සේට ඒ පහර වැදුනේ නැදේද? වැදුණා. කයට පහර වැදුණු මුත් සිතට වැදුනේ නැහැ. අත්හැරැනු සිත් වලට වදින්නේ නැහැ. අප අල්ලාගෙන සිටින තාක් කල් නොගැසුවත් ඇයේ කොනකින් බැලුවත් ඇති, අවුරුදු ගණනකට සිතට වදින්න ඉඩ විබෙනවා.

“නාධිවාසෙකි පජහති විනොදෙති බෘන්තිකරාති අනහාවං ගමෙති” යන්න වවනයට, පුරදේදට, නාමයට පමණක් නොවෙයි එය කුම ක්‍රමයෙන් ඉවත් කළ යුතුයි. “පිය රුපං සාත රුපං එත්පෙසා තාන්හා උප්පේෂ්පමානා උප්පේෂ්පති” ‘පියයි’ යනුවෙන් අස්මීමානයට, මධුර ස්වභාවයට ඉඩ හඳා දෙන්නේ කොතැනද? ඒ හැම අවස්ථාවේදීම තාශ්ණාව

හට ගනියි. ඒ හැමතින් හිදීම මතා අවබෝධයෙන් (සතියෙන්) සිටිය යුතුය. එවිට තැවත තොලපදින ආකාරයට සිත සකස් කර ගන්න අවබෝධය ඇති කරගන්න පූජ්‍යවන් වන්නේ.

- (06) කතමාවනන්ද විරාග සංයු : ආනන්දයෙකි විරාග සංයුව
නම කුමක්ද?

“ඉඩානනදු හිකු අරයුදුගතොවා රැක්බමුලගතොවා සුයුදුසුගාර
ගතොවා ඉති පටිසංසුද්ධික්වති ඒත් සහනා එත් පණීත් යදිදී සබැඳ
සක්‍රාරසමලේ සබැඳුපෙනිස්සගෙනා, තෙන්හක්‍රියා විරාගා
නිබ්බානති. අයෝ වුව්වතානනදු විරාග සයුදුසු”

ଆନାଜ୍ଞାଯେତି, ମେ ଜୀବନରେ ମହାତ୍ମା କ୍ରିଷ୍ଣା ପାଦରେ ଏବଂ ଗଜଙ୍କ ମୁଲର ହିନ୍ଦେ ଏବଂ, ଶ୍ରୀନାଥାଗାରର ହିନ୍ଦେ ଏବଂ ମେଚେ ଜଳକନ୍ତରେନ୍ଦ୍ରୀ. ଜର୍ବର ଜାମାକ୍କାରର ନାମରେ ଯାଏ ବନ୍ଦୁ ଉତ୍ତରରେ ତିନାମି ବୈହାର କର ରୈନ୍ତିମକ୍, ଜିଯାଏ ଉପଦିନରେ କେଲେଜ୍‌ଲ୍ ଧୂର୍ବଲୀମକ୍ ତାତୀଣୀର ନ୍ଵାତିକିରିମକ୍, ବୈଯଲୀମକ୍ ନୀରବାଣୀଙ୍କ ବେ ନାମି ଶୀଘ୍ର ଜାନ୍ମନାଦି. ପ୍ରଣୀତାରେ ଆନାଜ୍ଞାଯେତି ମେ ପିରାଗଜଙ୍ଗୀ ଯାଦି କିଯନ୍ତୁ ଲୋବି.

මෙම හිකුත්ව හෝ හිකුත්තීය, උපාසක, උපාසිකාව, නිවන අරමුණු කරගෙන කැලයට හෝ ගහක් මුලකට හෝ ගුනාජාරයකට ගියේ මෙසේ සලකන්නේය. සියලු සංස්කාරයන්ගේ යටපත් වීමකට, සංසිද්ධිමකටයි (ඇමලයක්) කටයුතු කරන්නේ. මෙහිදී සියලු සංස්කාර යනු රාග, දේශ, මෝහාදී සියලු කෙලෙසුන් (පටිච්ච සමුප්පාදයේදී සංස්කාර යනු කුසලා කුසල ගක්තියයි. රුප, වේදනා, සංඛ්‍යා, සංඛාර, වික්‍රේද්‍යාණ යන අවස්ථාවේදී කාය සංස්කාර, ව්‍යාපෘති සංස්කාර, විත්ත සංස්කාර) මේ සියලු රාග, දේශ, මෝහයන්ගේ සංසිද්ධිමක් ඉහත සඳහන් කළ ප්‍රහාණ සංඛ්‍යාවෙන් ක්‍රම ක්‍රමයෙන් අවබෝධය තුළින් ඇතිවෙනවා. මෙය කෙලෙස් යටපත් වීමක් නොව අවබෝධයෙන් ඇතිවන නිවීමකි. හඩා වැලඹී, පොලොවේ හැපෙලින් දැන් මම හිත හදාගත්තා යනුවෙන් සඳහන් කරනුයේ සංසිද්ධිමක්

නොවෙයි. එය කරන්නට දෙයක් නොමැතිවිට තාවකාලිකව සන්සිද්ධීමක් පමණයි. සංස්කාරයන්ගේ සන්සිද්ධීම යනු අවබෝධයෙන්ම ඇතිවන සන්සිද්ධීමයි.

සරව සංස්කාරයන්ගේ (සියලු සංස්කාරයන්ගේ) යම්බදු සමථයක් සියලු උපයින්ගේ (සියලු කෙලෙස් වල) දුරුවීමක්, සියලු රාග, දෝශ, මෝහයන්ගේ දුරදිමක් වේ නම් ඒවා මූලමණින්ම බැහැර කළා. ධර්මයේ සඳහන් කරන්නේ 'උවිණ්නන මූල' ගහක මුදුන් මූල මූලින්ම ඉවත් කරනවා යන්නයි.

තාප්ත්‍යා ක්ෂයයෙක්, විරාගය අත්හැරීම, නිර්වානයයි. 'නිවන' යන්නේහි වාණ යනු තාප්ත්‍යාවයි. 'නි' යනු බැහැර කිරීමයි. තාප්ත්‍යාව මූල්‍යන්හින්ම බැහැර කිරීමක් වේ නම් එය ගාන්තයි, ප්‍රණීතයි. ආනන්ද මෙය විරාග සංඡා යයි කියනු ලැබේ.

ଓବତ ଚମହର ବିବ ହିତେନଲାନେ' ଓବର୍ଗେ' କୁବିଆ କାଳୟପି ନୈତିକ
ଯାମତ ହୈକିନାମି କିଯା. ଶେଷେ ଵନ୍ଦନେ' ହିରେସେ ତିବେନ ବର, ଆଲୈମି, ଗୈରୀମି,
ମୁଲାବ, ମେଇ ପିଣ୍ଡଲେଲେନ୍ଦ୍ରମ ନିଧିହଙ୍ଗେ ନିଃପ୍ରାପ୍ତ ଶେ ଛବି ପିତନ ଆକାରଯାଇ. ଆଲୈମି,
ଗୈରୀମି, ମୁଲାବ ମେ କିଷିଵକ୍ତ୍ଵ ନୈତିକିନାମି ମେ ପିତ ମୋହନତରମି ସଂପିଦିତମା
ପଥିଲନ୍ତର ପ୍ରାପ୍ତିଲାଭିତା? ଶୁଣି, ଶୁଣି, ଉପାଦି, ମରଣ, ଦ୍ରକ୍ଷ ଦେଖିନାହଙ୍କେ ନୈତିକ ପିତକ୍ତ୍ଵ
ମୋହ ତରମି ଗୁହ୍ନେତାଦ? ମୋହନତରମି ଜୟନାହିଁଲେମନ୍ତ ଲାଭନ୍ତି ଆଏଇଦ? କିଯା
ପିତନଙ୍କ ପ୍ରାପ୍ତିଲାଭିତା.

- (07) කතමාවානන්ද නිරෝධ සංයු : ආනත්ද නිරෝධ සංයුව නම් කුමක්ද?

“ඉඩානනද හිසු අරක්දුකුගතොවා රැකිලුම් ගතෙට්වා සුදුකුදාගර ගතෙට්වා ඉති පටිසංචිකති. “එත්ත සහන එත්ත පණිත යදිදී සබැඩ සංඛාර සමඟ සබැඩයිපරිනිසුගෙයා තෘණ්ඩකියෝ නිරෝධා නිව්ලාතන්ත්” අයා වුව්වතානනද නිරෝධ සක්දුකුදා”

ආනන්දයෙනි, මේ ගාසනයෙහි හිසුව කැලෙයට ගියේ වේවා, ගහක් මූලකට ගියේ වේවා, ගුනාගාරයකට ගියේ වේවා මෙසේ සලකන්නේය. සර්ව සංස්කාරයන්ගේ යම්බදු තිවීමක්, සියලු උපධින්ගේ දුරුවීමක්, තෘප්තාව නැති කිරීමක්, විරාගයක්, නොඇලීමක් තිරෝධයක් එනම් අත්හැරීමක්, නැති කිරීමක්, නිර්වානයක් වේ නම් එය ගාන්තයි. ප්‍රණීතයි, ආනන්දයෙනි මෙය තිරෝධ සංයුව යයි කියනු ලැබේ. මෙය විරාග සංයුව හා සමානයි. තිරෝධ සංයුවත් නොඇලී සිටිනවා නම් අත්හැරීම ඉඩෙම සිදුවෙයි. බොහෝ විට නො ඇලෙනවා යනු අත්හැරියා හා සමානයි. හටගත් දේ නැතිවෙනවා යන අවබෝධය ඇති වෙනවා. ‘මම’ මගේ යන සම්මුතියෙහි ක්‍රියා කර පරම සත්‍ය දැකින්න නම් සම්මුතියේ ක්‍රියා කළ දේ පවා නැතිවී යනවිට ගැටෙමකින්, හැඳිමකින් තොරව එය අවබෝධ කරගෙන තිබෙන්නේ. එය තමා තිරෝධය, නැතිවියාම, ඉවත්ව යාම. විරාගයි එයට අවස්ථාව සලසා දුන්නේ.

- (08) කතමාවානන්ද සඩ්බලලොකේ අනහිරතසක්කු, ආනන්දයෙහි සවිලෝකයෙහි අනහිරත සංයුව නම් කුමක්ද?

“ඉඩානන්ද හිකු යෙ ලොකේ උපයුපාදානා වෙතසා අධිවිධානීනි වෙසානුසයා තේ පර්හන්තො විරමති න උපාදියනො. අයා වුව්විතානන්ද සඩ්බලලොකේ අනහිරත සක්කු”

ආනන්දයෙනි මේ සක්නෙහි මහණ ලෝකයේ යම් වූ උපය සඩ්බ්‍යාත තෘප්තා - මාන - දැංච්දී පු වෙතද, කාම උපාදාන ආදි උපාදානයේ වෙතද, විත්ත අධිජ්‍යාන සඩ්බ්‍යාත (සිතේ ඇති කරගත්) ගාස්වත උපෙශද කෙනෙක් වෙතද (ගාස්වත දැංච්දී නම්, ආත්මය සඳාකාලික යයි විශ්වාසය. උවෙශද දැංච්දී නම්, මරණීන් මතු නැවත උපතක් නැතැයි යන විශ්වාසයයි.) ඇදහිම් සහිත අත්තතානුවාද දිවිජ්‍යයක් වේද (අස්මීමානය සමගින් මම, මගේ යන වැරදි අල්ලා ගැනීම) අනුසය සඩ්බ්‍යාත එමගත ක්ලේරයෝ වෙතද, (රාගානුසය, මානානුසය, දිවිජානුසය, පරිසානුසය, විවිකිව්‍යානුසය අව්‍යාප්‍යනුසය සහ හවරාගානුසය යන අනුසය ධර්ම සියලුම ඒවා දුරුමින්, දැඩිව අල්ලා නොගෙන ඒවායේ නොඇලේයි. මෙය සවිලෝකයෙහි අනහිරතන සංයුව යයි කියනු ලැබේ.

අල්ලාගත් ක්ලේරයන්) ඔවුන් දුරුමින්, දැඩිව නොගනිමින් නොඇලේයි. ආනන්දයෙනි මේ සවිලෝකයෙහි අනහිරත සංයුව යයි කියනු ලැබේ.

මේ ලෝකයෙහි සියලු දේ කෙරෙහිම සවිස්ක්කුණක අවිස්ක්කුණක හැම වස්තුවක් කෙරෙහිම (අර්කනත්ත බහිදි වශයෙන්) සියලු දෙය කෙරෙහි නොඇලී සිටීමයි. තණ්හා - මද - මාන - දැංච්දී වශයෙන් එයට හේතුවන කාම උපාදාන තිබේ නම් ඒ සියලු උපාදානයන්හි නොඇලෙන්නේය. සිතට ඇතුව්වන ගාස්වත - උවෙශද යන සිතුවිලි සියල්ල බැහැර කරන්නේය. ඒ වගේම ‘අස්මීමානය’ (මම, මගේ යන) යන වැරදි සක්කාය දැංච්දීය ද බැහැර කරයි. ඒ වගේම සංසාර ගමනේ පටන් රගෙන එන රාගානුසය, මානානුසය, දිවිජානුසය, පරිසානුසය, විවිකිව්‍යානුසය අව්‍යාප්‍යනුසය සහ හවරාගානුසය යන අනුසය ධර්ම සියලුම ඒවා දුරුමින්, දැඩිව අල්ලා නොගෙන ඒවායේ නොඇලේයි. මෙය සවිලෝකයෙහි අනහිරතන සංයුව යයි කියනු ලැබේ.

- (09) කතමාවානන්ද සඩ්බල සඩ්බාරෙසු අනිව්‍යසක්කු, ආනන්දයෙනි, සවිසංස්කාරයන්හි අනිතා සංයුව කවරේද?

“ඉඩානන්ද හිකු සඩ්බල සඩ්බාරෙහි අවිටියති හරායති ජ්ගුවති, අයා වුව්විවතානන්ද සඩ්බල සඩ්බාරෙසු අනිව්‍යසක්කු”

ආනන්දයෙනි, මේ ගාසනයෙහි මහණතෙම හැම ප්‍රතුෂ්පන්න ධර්මයන් ගෙන් පෙළෙයි, හිරි කෙරෙයි, පිළිකුල් කෙරෙයි. ආනන්දයෙනි, මේ සවිසංස්කාරයන්හි අනිතා සංයුව කියනු ලැබේ.

ප්‍රතුෂ්පන්න ධර්ම (෋පනුපන් හැම සියලු සංස්කාර ධර්ම) අනිව්‍ය සංයුවට යටත් කර එය දැකියි. එය දැක පෙළෙයි. (පීඩා කර ඉවත් කරනවා යන අදහසයි.) බලවත් ලෙස ඉවත් කෙරෙයි. නිදුෂ්‍යනක් ලෙසින් විතක්ක සන්ඡාන සූත්‍රයෙහි සඳහන් වන ලෝහ - දේශ - මෝහ ආදි කෙලෙස් කවන විට අවසානයේදී සඳහන් කළ කරුණ නම් දත් දෙපළ එකට තද

වන සේද්ව උඩුතල්ලට තබා තද කරගෙන දැඩිව පෙලීමක් ඇති කරගන්න. කෙලෙස් වල පෙලීමත් නිදුෂුතක් දක්වුවහොත්, බලවත් පුරුෂයෙක් හෝ දෙන්නෙක් දුර්වල පුද්ගලයෙකුගේ දෙඳතින් අල්ලාගෙන ගෙලෙනුයි, කුසෙනුයි බිමට තබා තද කරගෙන සිටිනවා වගෙයි. පෙලනවා යනුවෙන් සඳහන් කළේ ඒ අදහසයි. එහි අනිත්‍යතාවය දැකිමට මනස සකසනවා. ‘හිරි’ කෙරෙයි යනුවෙන් සඳහන් කළේ ලැං්ඡාව ඇති කර ගැනීමයි. හටගත් හැම දෙයක්ම නැතිවී යන අනිත්‍ය සංයුත්වෙන් එය දැකිමින් පිළිකළේ කරයි. මෙය මමය, මගේය, ස්ථීර ආත්මයක් යනුවෙන් පරිහරණය කළ හැකි දෙයක් නොවේ. හටගත් සේයින්ම නැතිවී යන්නේය.

“තිශ්චිලානි හික්කාවේ සංඛ්‍යාස සංඛ්‍යාත ලක්ඛණයානි කතමානි තිබි උප්පාදා පක්ෂ්‍යායති වයා පක්ෂ්‍යායති ඩිත්‍යස අක්ෂ්‍යතත්ත්වය පක්ෂ්‍යායති.”

සංඛ්‍යාත යන්හි ලක්ෂන තුන නම්,

- ★ උප්පාදා පක්ෂ්‍යායති - හට ගැනීමක් දකින්න තිබෙනවා.
- ★ වයා පක්ෂ්‍යායති - නැතිවීම දකියි.
- ★ ඩිත්‍යස අක්ෂ්‍යතත්ත්වය පක්ෂ්‍යායති - පවතින්නහුගේ වෙනස්වීමක් දක්නට ලැබේ.

සමහරුන්ට ගැටළුවක් ඇති ‘ධිති’ යනුවෙන් කොටසක් තිබෙනවද යන්න. බුද්ධ දේශනාවන් හි මේ කොටස තුනම තිබේ හට පරාගෙන වෙන්වෙලා නැතිව යන ස්වභාවයෙන් ඒ අනිත්‍ය සංයුත්‍යාව දැකින්නේය. සවික්ෂ්‍යාණක හෝ අවික්ෂ්‍යාණක වස්තුවක් අල්ලා ගන්න හැඟීමක් ඇතිවෙනම් එම වස්තුව කෙරෙහි ඒ සිත පෙළෙනවා. එය තරහවෙන් නොව සැබැ අවබෝධයක් නැතිවයි. අනවබෝධයෙන් යුතුව සමහරු සිතුවිලි දාගත නොහැකිව හිස, බිත්තියේ ගහගන්න ප්‍රාථමික. එය ධර්මයට අනුව පෙලීම නොවයි. එනම් අවබෝධයෙන් යුතුව ඒ සිත ඉවත් කරන්න ගන්නා උත්සාහයයි පෙලීම යනුවෙන් සඳහන් කරන්නේ.

වතුරුග වියේයෙන් යුතුව හාවනා කරනවා යනු ඇට, ලේ, මස්, නහර සිදි වියැකි හියත් මේ අකුසල ධර්ම බැහැර කරගෙන රහත් වී හෝ බුදු බව ලබාගෙන මිස නොනැගීවමියි යන අදහසයි. එතැන් පෙලීමක් තිබෙනවා. කය පෙලන්න නොවයි කෙලෙස් බැහැර කරන්න තිබෙන දැඩි උත්සාහයයි මෙතැනදී අදහස් කළේ. ඒ වගේම අනිත්‍ය වස්තුන් කෙරෙහි ඒ සංයුත්ව ඇති කරගැනීමට දරණ උත්සාහයයි පෙලනවා යනුවෙන් සඳහන් කළේ. අනෙක් පුද්ගලයින් එය ලංකරගෙන සැප විදින්න ඉඩියයන් පිනවන්න උත්සාහ දරද්දී මම එය පෙලීමක් වෙනවා. අශ්‍යතවත් ලෝකයේ පුද්ගලයින් මෙම අනවබෝධය කායික පෙලීමක් ලෙසිනුත් දුක් විදිනවා.

සමහර පුද්ගලයින් සිතනවා ‘මේ කැම බීම තිබෙන කාලයේ, හොඳින් ඇදාලා, පැලැදාලා සිටින්න පුළුවන් කාලේ තියාගෙනත් දුක් විදිනවා’ මේ පුද්ගලයින් සිතන්නේ එය කායික, මානසික දුක් විදිමක් ලෙසිනුයි. ඒ පෙලීම නොවයි මේ සඳහන් කළේ. ඒ සැනසිල්ල අවබෝධයෙන් ඇති කරගන්න. මේ සතුවුවෙන පුද්ගලයා මොන තරම් පෙළෙනවද? මේ සතුවත් තාවකාලිකයි. එසේ සතුවු වුණු අය, තරුණ දරුවා සඳහන් කරන්නේ ‘ආගාවෙන් අල්ලා ගත්ත දේ කදුළ ගංගාවක් වුණේ. මට සිදුවුණු විපත්තියක්. ඒ කාලේ මට තේරුම් ගන්න බැරිවුණා. මම හිතාගෙන හිටියත් මගේ ලෝකය සම්පූර්ණයි කියලා දැන් මට හිතෙනවා එය වැරදි බව. අප සැපයි යනුවෙන් අල්ලා ගත්තේ මහා දුකක් නේද යනුවෙන් අවබෝධ වුණේ පසුවයි.’

සැපයි යනුවෙන් අල්ලා ගත්තා හැම දෙයකම අවසානය දුකක්. සැප තිබෙන එකම තැනයි. එය නිවනයි. අනෙක් සියලුම දේ දුකක්. එවායේ ඇලීම. ගැටීම මුලාව තිබෙනවා. නිවන යනු ඒ සියලුම අවබෝධයෙන් අත්හැරීමයි.

සියලු සංස්කාර ධර්ම හටගත් සේම නැතිවී යන්නේය. ‘යංකික්වී සමුද්‍ය දම්මං සබැං කා නිරෝධ දම්මං’

මෙය ඉතාම යහපත් වූ ධරම කොට්ඨායයකි. මෙය ඕනෑම අවස්ථාවක තුවණීන් දකින්න පුළුවනි. හැම ඇලීමක්ම එය ගැලවෙන විට, ඉවත් වන විට හටගත් හැම දෙයක්ම තුවණීන් දකින්න පුළුවනි. ධනය, ගහ කොළ, ගේ දොර, වස්තුව පමණක් නොව හටගත් සිතුවිලිද නැසෙන සුළුය. හටගත් සිතුවිලි යනු ආලය, ඇලීම, රාගය, ලෝහය, ආභාව, බැඳීම යන මගේය යන වචනයෙන් හටගත් යම් වූ සිතුවිල්ලක් වේද එය නැසෙන සුළුය. සියලු සංස්කාරයන් යනු ඒ හටගත් හැම දෙයමයි. ඕනෑම වෙළාවක පවා හටගත් හැම දෙයක්ම වෙනස් වෙනවා, නැසෙනවා, විනාශ වෙනවා. සමහර තැන්වලදී ආලය ඉවත් වන විට අපහසුයි. විශේෂයෙන් ම දෙමවිපියො - දරුවා, ස්වාමි - භාය්‍යා. මේ හැම කෙනෙක්ම, දෙයක්ම ඇත් වෙනවා. ඉවත් වෙනවා. නැසෙන සුළුයි. ඒ ආකාරය සිහිපත් කරන්න. මේ අනිවිත සංඡාවට යටත්ව දකින්න. සබා සංඛාරෝසු - සියලු සංස්කාර ධරමයන් අනිවිත සංඡාවට යොමු කිරීම. ධනය, ගේ දොර ඒ ආකාරයමයි. සම්මුතියේදී නොසිතු වෙළාවක එනම් 'අකල් මරණයට' හේතුවත් ඒ හටගත් හැම දෙයක්ම නැතිවෙනවා යන ධරම තාවයයි. (යංකික්ද්වී සමුදුය දම්මං සක්‍රීං තං නිරෝධ දම්මං) නොසිතු මොහොතක් යන්න පරමාර්ථ ධරමයට නම් නොගැලීමේ. එනම් පරමාර්ථයේදී ආකාලයක් නොමැත. යමක් හටගත්තේ නම් එය නැසෙනවා, වැනසෙනවා. එයයි ධරමතාවය.

(10) කතමාවානන්ද ආනාපානසති, ආනන්දයෙනි ආනාපානසතිය නම් කවරේද?

'ඉඩානනද හිකු අරක්කුගතොවා රැක්බමුලතොවා වා සුක්කුගාරගතොවා නිසිදිති පල්ලේකිං ආහුජ්ත්වා උප්‍රංකාය පනීධාය පරිමුබං සතිං උපටියේපත්වා සො සතොව අස්සසති, සතො පස්සසති.'

ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ කැළයට ගියේ වේවා, රැක්බමුලකට ගියේ වේවා, ගුන්‍යාගාරයට ගියේ වේවා, කය සෑපුරුකොට තබා සිහි පෙරවු කොට එළවා පලක් බැඳ හිදියි. හේ සිහි ඇතියේම ආශ්චාස කරයි. සිහි ඇතියේම ප්‍රශ්චාස කෙරෙයි.

'උප්‍රංකාය පනීධාය' - ගරීරය සෑපුරුව පවත්වා ගෙන සිහිය මනාව පවත්වා ගෙන 'පරිමුබං සති උපටියේපත්වා' - නාසය අගට හෝ උඩු තොලට සිහිය යොමු කරන්නේය. සිහියෙන් යුත්තව ආශ්චාස කරයි. ප්‍රශ්චාස කරයි. මූලික අවස්ථාවකදී පරිමුබයේ සිහිය පිහිටුවීම පහසුයි. ආශ්චාසය උඩිට ඇදිගෙන යනවිට නාසයේ කෙළවර ස්පර්ශ වෙමිනුයි ඉහළට ගමන් කරන්නේය. පහළට ගමන් කිරීමේදී උඩුතොලේ සිහින්ව ස්පර්ශ වන බව මනාව සිහිය පවත්වන විට දැනෙන්න පටන් ගනියි. මේ පළමු පියවර ආශ්චාසය ප්‍රශ්චාසය සිහියෙන් යුතුව පටන් ගැනීමය.

දිර්ස කොට ආශ්චාස කරනුයේ දිර්සකොට ආශ්චාස කෙරෙමිය දැනි. දිර්ස කොට ප්‍රශ්චාස කරනුයේ දිර්ස කොට ප්‍රශ්චාස කරමිය දැනියි. මෙතනදී මනාව සිහිය පිහිටුවනවිට, කයෙහි ඇතිවන අනිතා ස්වභාවය ඔස්සේ අපට දිර්ස ආශ්චාසයත්, දිර්ස ප්‍රශ්චාසයත් ඇතිවෙන්න පුළුවනි. අප බොහෝ වෙළාවට ආශ්චාසය, ප්‍රශ්චාසය සිහිය යොමු කරගෙන සිටින විට රේඛ අවස්ථාවහි සිදුවන දේ කෙරෙහි සිහිය යොමු කරයි. අප උත්සාහයෙන් යුතුව (බලන්) යමක් කළ යුතු වන්නේ නැහැ. හේතුව නම් දිර්ස - කෙටි, මූල - මැද - අග යන ඒ අවස්ථාවන්ට සියුම් ලෙස සිහිය පවත්වා ගනීමින් ආශ්චාස - ප්‍රශ්චාස කරයි. එය දියුණු වීමේදී සිත එක්තැන් වේ. දිර්ස ආශ්චාසය, ප්‍රශ්චාසය මනාව දැන ගනීමින් රේඛට කෙටි ආශ්චාස, ප්‍රශ්චාසය මනාව දැන ගනීමින් ද, රේඛට සියලු ආශ්චාස ප්‍රස්චාසයෙහි, එහි මූල - මැද - අග වශයෙන් දැන ගනීමින්, රේඛට ගරීරය ම සංසිදුවාගෙන ආශ්චාස ප්‍රශ්චාසය සිහියෙන්ම සිදු කරයි. සිහිය සියුම් වේගෙන යන තැන සංස්කාරයන් සන්සිදුවීම් අවබෝධයෙන් දැකීම්න හික්මෙයි. දිර්ස කෙටි ආශ්චාස ප්‍රශ්චාස වශයෙන් දැක්වුයේ අවබෝධයෙන් දැකීමටයි. එස් නැත්නම් මෙය ව්‍යායාමයක් බවට පත්වන්න පුළුවනි.

මේ නාම - රැජ ධරම (කය සහ රැජය කියන පයවි, අපො, තේජේ, වායො හා උපාදාය ධරම) අනිවිත, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධරමයට යටත් කර දැකීමයි අරමුණ වන්නේ. මේ අරමුණට පැමිණෙන්න නම් මනාව සිහිය පිහිටුවීමේ දක්ෂතාවය තිබිය යුතුය. එය සියුම්ව දැකීන අවස්ථාව දක්වාම සිහිය පිහිටුවීමේ දක්ෂතාවය තිබිය යුතුය. සිහිය පිහිටුවේ

නැත්තම උප්පාද, දිනි, හංග අවස්ථාව දකින්න අපහසුයි. මෙය සංතතියක් ලෙසින් ගලාගෙන යන ගගක් වගේ. අපට පෙනෙන්නේ සියල්ල ම එකක් ලෙසිනුයි. උප්පාද දිනි හංග හෝ උප්පාද හංග (ඉපදී නිරැද්ධීවීම) වශයෙන් වෙනස්ව තොදුනේ. සිහිය ඉතාම සියුම්ව පැවතුන විටයි උප්පාද දිනි හංග වශයෙන් දකින්න පුළුවන් කම ලැබෙන්නේ. විදිම - සංඡා - වෙතනා - එස්ස - මනසිකාර වශයෙන්. සිහිය ඉතාම සියුම් ලෙස පිහිටා නැත්තම මේවා වෙන්කර දකින්න අපහසුයි.

සිහිය පිහිටුවාගෙන ආශ්චර්ය ප්‍රශ්නය කරන විට ගරිරයේ ඇතිවන අනිත්‍යතාවය සමඟ (වෙනස්ම සමඟ) දිර්ස ආශ්චර්ය ප්‍රශ්නයට අවස්ථාව සැලසේ. වික වෙලාවක් යනවිට දෙපා රුදුම් දෙනවිට ඉරියවි වෙනස් කිරීම වැනි ගාරීරිකව ඇතිවන බොහෝ සංස්කාරයන් දකින්නෙන ආශ්චර්ය, ප්‍රශ්නයන් සමගිනි. ඒ කායික අනිත්‍යතාවයෙන් ඇතිවූ අපහසුතාවය විටෙක සංසිද්ධීන් තොදුනීම වගේ දිර්ස භුස්මක් ඉහළට අරගෙන පහළට හෙළන විටයි. එවිට කයට නිවීමක් දැනෙනවා.

මතාව සිහිය පිහිටුවන විට දිර්ස ආශ්චර්යය ඇතිවන විට දිර්ස ආශ්චර්යක් යයි අවබෝධ කරගනී. දිසි ප්‍රශ්නයක් ඇතිවන විට දිසි ප්‍රශ්නයක් යයි අවබෝධ කරගනී. මේ අතරේදී තමාට අවශ්‍ය නම් ආශ්චර්ය, ප්‍රශ්නයට සිහිය යොමු කරගෙන ඕනෑකම්න්ම ආශ්චර්ය - ප්‍රශ්නය කිරීම වරදක් තොවේ. දැන් අප ස්වභාවයෙන් ඇතිවන දිසි ආශ්චර්ය - ප්‍රශ්නයයෙහින් සිහිය යොමු කරයි. කැමැත්තෙන් ඇති කරන දිසි ආශ්චර්ය - ප්‍රශ්නයයෙහින් සිහිය යොමු කරයි. මෙතනදී මූලික අරමුණ වන්නේ සිහිය පිහිටුවීමයි.

ලසුකොට (කෙටි කොට) ආශ්චර්ය කරනුයේ ලසුකොට ආශ්චර්ය කරමියි දනී. **ලසුකොට** ප්‍රශ්නය කරනුයේ **ලසුකොට** ප්‍රශ්නය කරමියි දනී.

කෙටි ආශ්චර්යයක් කරන විට කෙටි ආශ්චර්යයක් යනුවෙන් දැනගනී. කෙටි ප්‍රශ්නයයක් කරන විට කෙටි ප්‍රශ්නයයක් යනුවෙන් දැන

ගනී. මෙය නිරන්තරයෙන් සිදුවන දෙයක් නමුත් අප ඒ ගැන සිහිය පිහිටුවා නැති හෙයිනුයි ඒ අරමුණට පැමිණෙන්නේ නැතිවන්නේ. අප නිරන්තරයෙන්ම මෙය සිදුකරමිනුයි අනිත් ස්කියාවන්හි යෙදෙන්නේ. එහෙයින් යහපත් ම දේ නම් ආශ්චර්ය ප්‍රශ්නයට සිහිය සිහිය පුරුදු කිරීමයි. අප සිදු කරන අනෙකුත් දේවල් නිරන්තරයෙන් ම සිදු තොවේ. නිදසුනක් ලෙසින් අප නිනරතුරුවම රුප තොබලන හෙයින් රුපයෙහි ඇලීමක් නිරන්තරයෙන් ඇති තොවේ. ඒ නිසා ගැටීමක් ඇති තොවේ. ඒ වගේම ගබ්දයන්ට නිරන්තරයෙන් ඇහුමිකන් තොදෙන හෙයින් ඒ පිළිබඳව ඇලීම හෝ ගැටීම ඇති තොවේ. මේ ආකාරයට ඉන්දියන් හය කෙරෙහිම ඇලීම හා ගැටීම ඇති තොවේ. නමුත් ඒ සියල් අවස්ථාවන් හිදී ආශ්චර්ය ප්‍රශ්නයය සිදුවෙමින් පවතී. සිහිය දියුණු කරගන්න ඉතාම යහපත් වූ අවස්ථාවකි මේ ආනාපානසනිය. සකල ආශ්චර්යයේ මුල - මැද - අග පළ කරනුයේ ආශ්චර්ය කරමියි හික්මෙයි. මුල - මැද - අග යන අවස්ථා තුනම දැනිම්න් ආශ්චර්ය කිරීමේ හික්මෙයි. මතාව සිහිය පිහිටුවා ගැනීමට පුළුවන් ආකාරයට මනසෙහි දික්ෂණයක් ඇතිවේ. ආශ්චර්යය පටන් ගැනීමෙහිම ආරම්භය ගමන් කිරීම අවසානය යන මුල, මැද, අග යන තුනම දක්වායේ මෙය අවබෝධ කර ගැනීමටයි.

“සබලකාය පරිසංචේදී අස්සසිස්සාමිති සික්කති. සබලකාය පරිසංචේදී පස්සසිස්සාමිති සික්කති.”

සියලු කයෙහි (ගරිරයෙහි) යන අදහස අවබෝධ කරගන්නයි මුල - මැද - අග යයි සඳහන් කළේ.

“පස්සම්හය කාය සබඩාර පස්සසිස්සාමිති සික්කති. පස්සම්හය කායසඩාර පස්සසිස්සාමිති සික්කති.”

ඒ ආශ්චර්ය කාය සංස්කාරය සන්සිදුවමින් ආශ්චර්ය කෙරෙමිය හික්මෙයි. ප්‍රශ්නය කාය සංස්කාරය සන්සිදුවමින් ප්‍රශ්නය කෙරෙමිය හික්මෙ. ගරිරය සන්සිදුවාගෙන ආශ්චර්ය කරන විට මහත් වූ නිවීමක් සිද්ධ වෙන්නේ. ඒ වගෙමයි ප්‍රශ්නය කරන විටදීත් මහත් වූ නිවීමකි

සිද්ධවන්නේ. එනම් මනාව සිහිය පිහිටු වන විට නාමයත් ඉතාම සියුම් ලෙස සන්සිද්ධී පවතින්නේ. සිතත්, කයත් ඉතාම හොඳින් නිවීමක් ඇති වෙනවා.

එම් නාමයේ ඇතිවූ නිවීම, එකග බව, සියුම් බව තිසාම කයේ නිවීමත් මනාව දැනගෙන ආශ්චර්යය සිදුවන බව දැනගතී. ප්‍රශ්චර්යය සිදුවන බව දැනගතී. දැන් නාම කාය යන දෙකම ඉතාම හොඳින් සංසිද්ධී පවතින්නේ.

- ★ ප්‍රිතිපරිසංවේදී අස්සසිස්සාම්ති සික්කති
- ★ ප්‍රිති පරිසංවේදී පස්සසිස්සාම්ති සික්කති
- ★ සුබ පරිසංවේදී අස්සසිස්සාම්ති සික්කති
- ★ සුබ පරිසංවේදී පස්සසිස්සාම්ති සික්කති
- ★ විත්ත සඩුවාර පරිසංවේදී අස්සසිස්සාම්ති සික්කති
- ★ විත්ත සඩුවාර පරිසංවේදී පස්සසිස්සාම්ති සික්කති
- ★ පස්සම්හය විත්ත සඩුවාර පස්සසිස්සාම්ති සික්කති
- ★ පස්සම්හය විත්ත සඩුවාර පස්සසිස්සාම්ති සික්කති

ප්‍රිතිය මොනාවට දන්නේ ආශ්චර්ය කෙරෙමිය හික්මෙයි. ප්‍රිතිය මොනාවට දන්නේ ප්‍රශ්චර්ය කෙරෙමිය හික්මෙයි. ඉහත අවස්ථාවන් භතර ඔස්සේ හික්මෙන විට නාම කාය - රුප කාය යන දෙකම සංසිද්ධී ගෙන ආශ්චර්යය සිදුවන බව දැනගෙනමයි ආශ්චර්යය සිදුවුන්. ගරීරය සංසිද්ධීගෙන ප්‍රශ්චර්යය සිදුවන බව දැනගෙනමයි ප්‍රශ්චර්යය සිදුවුණේ. මේ සියලු ඇලිම් ගැටීම් නිදහස් වනවිට ඒ අවස්ථාවේ ඇතිවන ප්‍රිතිය නිරාමිස ප්‍රිතියයි. මෙහි වේදයිත කිහිවක් තැකිව සියලුම යටපත් එම අවෝදිත සවහාවයට පත්වන අවස්ථාවකි. මෙහිදී යටපත් වී යනු ඇලිම්, ගැටීම්, මුලාව (රාග, දේශ, මෝහ) මුළුමණින්ම බැහැර නොවීමයි. දැන් සියුම් සමාධියක් භවගෙන තිබෙන්නේ. ඇසින්, කණින්, නාසයෙන් දිවෙන්, ගරීරයෙන්, මනසින්, රාග, දේශ, මෝහයනට හසුවන කිසිදු අල්ලා ගැනීමක්, ගැටීමක් නොමැතිය. දැන් නිදහස් තිසාවෙනුයි හොඳින්ම දැනුණේ මුළු ගරීරයම සංසිදුවා ගෙන ආශ්චර්යය සිදුවන බව. මුළු ගරීරයම සංසිදුවා ගෙන ප්‍රශ්චර්යය සිදුවන බව. ඇතිවන නිවීම තිසා ප්‍රිතිය හටගන්නවා.

ප්‍රිති පරිසංවේදී අස්සසිස්සාම්ති සික්කති. ඒ ප්‍රිතිය මොනාවට දන්නේය ආශ්චර්ය කරමින් හික්මෙයි. ඒ ප්‍රිතිය සමගිනුයි නිරාමිස ප්‍රිතිය හටගන්නේ එතැන් ‘අවෝදිත’ යනුවෙන් සඳහන් කමළු. ඇසෙන් රුප දුක නිමිති, අනුනිමිති, ව්‍යුංජුජන වශයෙන් ගන්නා විට වේදයිත බවට පත්වේ. එවිට රාග හෝ ද්වේෂයන්ට හසුවේ. මෙතැනදී අත්හැරීමෙන් ඇතිවූ නිරාමිස ප්‍රිතියයි. අවෝදිත සුවයයි. මේ ප්‍රිතිය මොනාවට දන්නේ ආශ්චර්ය කෙරෙමිය හික්මෙයි. ප්‍රිතිය මොනාවට දන්නේ ප්‍රශ්චර්ය

යම් කෙනෙකුට ප්‍රිතියත්, වේදයිත වශයෙන් ආශ්චර්යය කරන්න පුළුවනි. ඇසෙන් යුතු රුපය, ආභාවන්, ඇලිමෙන් රාගයෙන් අල්ලාගෙන වේදයිත සතුවක් ලෙසින් දිසි පුස්මක් ගන්න පුළුවනි. මම අල්ලා ගත්තා, මගේ අරමුණ ඉවුවුණා. මම කැමැතිය ආදී ලෙසින්. එය අශ්‍රාත්වත් පාප්‍රශ්චන ස්වභාවයයි. උදාහරණයක් ලෙසින් ගතහාත් විභාගයකින් සමත් වූ ප්‍රතිඵලය දැනගත් දැරුවෙක් සතුවෙන් ඉපිල, දිසි ආශ්චර්ය ප්‍රශ්චර්ය අරගෙන තදින්ම එය අල්ලාගෙන. එය වේදයිත සුවයයි. සමමුතිය තුළ ඒ සුවය පැවතුණත් සමාධියට පත්වන විට ඒ කිසිවක් තැකි. මේ අවස්ථාවේදී හටගන්නා ප්‍රිතිය නිරාමිසයි. අවෝදිතයි. යටපත් වූ ස්වභාවයක් පමණයි මෙහි තිබෙන්නේ. නැවතත් මේ කෙලෙස් මතු වන්නත් පුළුවනි. නිරාමිස ප්‍රිතියෙන් යුතු මේ අරමුණෙදී සමාධිය දියුණුයි. ප්‍රිතිය මොනවට දන්නේ ආශ්චර්ය කරමිය හික්මෙ. ප්‍රිතිය මොනවට දන්නේ ප්‍රශ්චර්ය කරමිය හික්මෙයි. සමථය ඔස්සේ පැමිණී මග, පරමාර්ථ ධර්මයෙහි කෙළවර දක්වාම දියුණුවට පත්වී තැකි. නමුත් සමථය ඔස්සේ පැමිණී මග පරමාර්ථ අවස්ථාව සලසා ගනිමින් හිත දියුණු කරගන්න පහසුයි.

තුන් දූහැන් ලෙසින් විනිවිද දන්නේ ආශ්චර්ය කෙරෙමිය හික්මෙයි. (තුන් දූහැන යනු ප්‍රථම ද්‍රාන, ද්වීතිය ද්‍රාන, තත්ත්ව ද්‍රාන යන අවස්ථායි මේ හදුන්වන්නේ.)

‘සුබ පරිසංවේදී අස්සසිස්සාම්ති සික්කති
සුබපරිසංවේදී පස්සසිස්සාම්ති සික්කති’

තුන්වන දියානයට පත්වන විට ප්‍රීතිය ඉක්මවා ගිය සුබයක් ඇති වන්නේ. නිරාමිස ප්‍රීතියෙන් පසුව සුබය දැනෙන්න පටත් ගනී. නිරාමිස ප්‍රීතිය නාම කය, මූල් කරගෙන බහුල ලෙසින් හටගන්නේ. තමුන් සුබයට පැමිණෙන විට එය ඉක්මවා ගොස් කයත් සමඟින් දැනෙන්න පටත් ගන්නවා. සාමාන්‍ය ජීවිතයේ ‘සැප’ යන වචනයේදී අප වඩාත්ම ලංවෙන්නේ කයටය. මනසටත් දැනෙනවා. ප්‍රීතිය මනසට දැනුණත් සුබය කියන තැනේදී කයට දැනෙන විටසි සැපක් ලෙසින් ගන්නේ. සම්මුතියේදීත් ඒ ආකාරයි.

ඇලීම් ගැටීම් වලින් බැහැරව මහත් වූ සුබයක් ලබනවා. ඒ සුබය දැනෙන ම ආශ්වාස ප්‍රශ්වාස සිදුකරනවා. දත් නාම - රුප දෙකෙහිම මේ විදිමත්, සංසිදිමත් මනාවූ සිහිය පිහිටුවන අවස්ථාවට පත්වෙලා. මේ අවස්ථාවට පත්වන විට හිතෙන් අල්ලා ගත් දේවල් ඇත් වි තිබෙන්නේ. නාමය තුළ තිබෙන වේදනා, සංඛ්‍යා, වේතනා, එස්ස, මනසිකාර මේවාට කොතැනින් හෝ රාග මිශ්‍රිත ඇලීමක්, ද්වේශ මිශ්‍රිත ගැටීමක් හෝ මුලාවක් ඇතිවෙන්න තිබුණානම්, පරමාර්ථ ධර්මයට යනවිට, මේ කිසිම දෙයකින් අරමුණෙහි සිහිය පිහිටුවන්න බාධාවක් ඇති නොවේ. ඒ තරමටම සියුම්වයි පවතින්නේ. ගරියයත් ඒ සුබය ඉතා හොඳින් දැනෙන ආශ්වාසය සිදුකරනවා. මේ අවස්ථාව දිගටම පවත්වා ගෙන යනවිට නාමය මෙන්ම කය ද මනාව සංසිදි ප්‍රීතිය ඉක්මවා ගිය සුබ අවස්ථාවෙහි ආශ්වාස - ප්‍රශ්වාසය සිදු කරනවා.

සිවු දහැනින් විත්ත සංස්කාරය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිවු දහැනින් විත්ත සංස්කාරයන් දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි.

“විත්ත සංඛාර පටිසංවේදී අස්සසිස්සාමිති සික්බති.
විත්ත සංඛාර පටිසංවේදී අස්සසිස්සාමිති සික්බති”

සිවු දහැනට (වතුර්ථ ධයානය) පත්වන විට විත්ත සංස්කාර ධර්මයන් මනා අවබෝධයකින් යුතුව ආශ්වාස කෙරමියි හික්මෙ. ප්‍රශ්වාස ධර්ම මනා අවබෝධයෙන් යුතුව ප්‍රශ්වාස කෙරමියි හික්මෙ. සිතෙහි

සිතුවිලි ඇලීම් ගැටීම වශයෙන් සියල්ලෙන්ම අත්මිදී පවතින්නේ. සිවු දියානයට එලැඹින විට මධ්‍යස්ථානයට පත්වේ. සුබ, දුක්ඛ ඉවත් වි උජේක්ෂා ස්වභාවයට පත්වේ. ප්‍රීතිය, සුබය සංසිදුවාගෙන උජේක්ෂා ස්වභාවයෙන් විත්ත සංස්කාර දැනෙන ආශ්වාස කෙරමියි හික්මෙ. ප්‍රශ්වාස කෙරමියි හික්මෙ.

“පස්සමහයං විත්ත සංඛාර පස්සසිස්සාමිති සික්බති.
පස්සමහයං විත්ත සංඛාර පස්සසිස්සාමිති සික්බති”

විත්ත සංස්කාර දැනෙන ආශ්වාස ප්‍රශ්වාස කළේ, (කය සහ නාමය මූල් කරගත් සංස්කාර) ඒ සියලු විත්ත සංස්කාර සංසිදුවුමින් ආශ්වාස කෙරයි. සියල විත්ත සංස්කාර සංසිදුවුමින් ප්‍රශ්වාස කෙරයි. අවසානයේදී සුබ, දුක්ඛ යන හැම දෙයක්ම නැතිවන ස්වභාවයෙන් දැනෙන ආශ්වාස ප්‍රශ්වාස සිදු කරයි. දත් මනස ඉතාමත් දියුණු අවස්ථාවකට පත්වී තිබෙන්නේ. එනම් ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යන කරමටම සියුම්ව සිහිය පිහිටුවා තිබෙනවා. එයයි සංස්කාර සන්සිදුවාගෙන ආශ්වාස, ප්‍රශ්වාස කරමින් හික්මෙයි. මෙය ඉතාම යහපත්වූ අවස්ථාවක්.

“විත්තපටිසංවේදී අස්සසිස්සාමිති සික්බති
විත්තපටිසංවේදී පස්සසිස්සාමිති සික්බති
අහිප්පමොදයං විත්තං අස්සසිස්සාමිති සික්බති
අහිප්පමොදයං විත්තං පස්සසිස්සාමිති සික්බති
සමාදහං විත්තං අස්සසිස්සාමිති සික්බති
සමාදහං විත්තං පස්සසිස්සාමිති සික්බති
විමොවයං විත්තං අස්සසිස්සාමිති සික්බති
විමොවයං විත්තං පස්සසිස්සාමිති සික්බති”

වතුර්ථ දියාන වශයෙන් ලැබුණු අවස්ථාවෙහි ඒ සිත දන්නේ ආශ්වාස කෙරමියි හික්මෙ. වතුර්ථ දියාන වශයෙන් ලැබු සිත දන්නේ ප්‍රශ්වාස කෙරමියි හික්මෙ. සමථ විපස්සනා විසින් සිත පහන් කරවමින් ආශ්වාස කෙරමියි හික්මෙයි. සමථ - විපස්සනා විසින් සිත පහන් කරවමින්

ප්‍රශ්නවාස කරමියි හික්මෙයි. දතිමින් ආශ්චර්ජය - ප්‍රශ්නවාසය සිදු කරනවා. සමලය විසින් විද්‍රෝහනාව දක්වාම පැමිණී ප්‍රිති සූඛ වගයෙන් දැන ඒවා සංසිදුවමින් කෙළවරට යනවිට සිත පහත් කරමින් ප්‍රසාදයට පත්කරවයි. සමලය ඔස්සේ සිත එකතාවයකින් යුතුව විද්‍රෝහනාවෙන් අතිවිව, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණය මෙතෙහි කරමින් සූඛ - දුක්ඛ, කුසල් - අකුසල් මේ සියල්ලෙන්ම සංසිදුන අත්තරින අවස්ථාවකට පත්කරගන්න ඕනෑම. සමල විද්‍රෝහනා වගයෙන් ආශ්චර්ජය කෙරමියි හික්මෙ. සමල - විද්‍රෝහනා වගයෙන් ප්‍රශ්නවාස කෙරමියි හික්මෙ.

ධ්‍යාන විසින් සිත අරමුණෙහි සමව තබමින් ආශ්චර්ජය කෙරමියි හික්මෙ. ද්‍යාන විසින් සිත අරමුණෙහි සමව තබමින් ප්‍රශ්නවාස කෙරමියි හික්මෙ.

සමාදහං විත්තං අස්සසිස්සාමිති සිකිති
සමාදහං විත්තං පස්සසිස්සාමිති සිකිති

ධ්‍යාන වගයෙන් සිත අරමුණෙහි සමව තබමින් ආශ්චර්ජය කෙරමියි හික්මෙයි. (සිත වෙනස්වන නමුත් මෙතැනදී ද්‍යාන වලින් එහාට - මෙහාට යාමට ඉඩ නොදී සමව තබාගෙන) සමාධිය පිරිහෙන්න පුළුවනි. අඩුවෙන්න පුළුවනි. බිඳෙන්න පුළුවනි. එනිසා ද්‍යාන වගයෙන් සිත පහත් කරමින් ආශ්චර්ජය සිදුකෙරයි. ප්‍රශ්නවාසය සිදුකෙරයි. ද්‍යාන විසින් සිත අරමුණෙහි සමව තබමින් ආශ්චර්ජය කෙරමියි හික්මෙ. ද්‍යාන විසින් සිත අරමුණෙහි තබමින් ප්‍රශ්නවාස කෙරමියි හික්මෙ.

“විමෝච්‍යා විත්තං අස්සසිස්සාමිති සිකිති
විමෝච්‍යා විත්තං පස්සසිස්සාමිති සිකිති”

නීවරණයෙන් සිත මුදවමින් ආශ්චර්ජය කරමියි හික්මෙයි. නීවරණයෙන් සිත මුදවමින් ප්‍රශ්නවාස කරමියි හික්මෙයි. ඉහතදී සමව තබා ගනීමින් උත්සාහයෙන් අඩුවන්න නොදී ද්‍යාන වගයෙන් කෙළවරට පැමිණෙන විට නැවතත් නීවරණ වලින් මාරුය අභුරන ධරුම වලින් සිත

මුදවාගෙන ආශ්චර්ජය, ප්‍රශ්නවාස කරනවා. මාරුය අභුරන නීවරණ පහ නම්, කාමලිජන්ද, ව්‍යාපාද, රීනමිද්ධ, උද්ධව්‍ය - කුක්කුව්‍ය විවිතිව්‍ය වගයෙන් මේ නීවරණ ධරුම වලින් සිත මුදවාගෙන (විමෝච්‍යා විත්තං) ආශ්චර්ජය සිදුකරනවා. ප්‍රශ්නවාසය සිදුකරනවා. මේ අවස්ථාව වනවිට සමලය හා විද්‍රෝහනා දෙකම සිදු කරනවා.

“අතිච්චානුපස්සී අස්සසිස්සාමිති සිකිති
අතිච්චානුපස්සී පස්සසිස්සාමිති සිකිති”

මෙය පරමාර්ථයට විද්‍රෝහනාවට වඩාත්ම ලං වන කොටසයි. අතිත්‍යානුදර්ජි වූයේ ආශ්චර්ජය කරමියි හික්මෙ. අතිත්‍යානුදර්ජි වූයේ ප්‍රශ්නවාස කෙරමියි හික්මෙයි. සමල - විද්‍රෝහනා ඔස්සේ මෙතෙක් පැමිණී මග ඒ සියල්ලම අතිත්‍යාවයට යටත් කර දක්මින් ආශ්චර්ජය ප්‍රශ්නවාස කරනවා. සියල්ල නාම වගයෙන් ද රුප වගයෙන්ද දකින්නේය.

ආශ්චර්ජය ඉහළට ඇදිගෙන ගොස් සිදුම්ව ස්ථරු වී ගෙන යනවිට නාමය වගයෙන් අතිත්‍යා ස්වභාවයෙන් දකියි. සිහිය පිහිටුවා ගෙන පැමිණ හට අරගෙනනැතිවෙන බව දකියි. මෙතන ගැටීමක් ඇතිවන විට රුප වගයෙනුත් එය අතිවිව, දුක්ඛ, අනත්ත වගයෙන් දක්නවා එය සිදුම්ව දැනෙනනවා. හේතුව නම් ඉතා සිදුම් අවස්ථාව, මනාව සිදුම් වී තිබෙන්නේ සිත භාදින් දක්ෂයි. ඒ වෙනස දකින්න නාමයේ ඇතිවන අතිත්‍යා ස්වභාවයත්, රුපයේ ඇතිවන අතිත්‍යා ස්වභාවයත් යෝගාවවරයා හට මනාව දැන්.

“විරාගානුපස්සී අස්සසිස්සාමිති සිකිති
විරාගානුපස්සී පස්සසිස්සාමිති සිකිති”

විරාගානුදර්ජි වූයේම ආශ්චර්ජය කෙරමියි හික්මෙයි. විරාගානුදර්ජි වූයේම. ප්‍රශ්නවාස කෙරමියි හික්මෙයි. විරාගය යනු නොඇලිමයි. නොඇලිමෙන් හික්මෙමින් ආශ්චර්ජය ප්‍රශ්නවාස කරමියි හික්මෙ. සියල් අවස්ථාවත්, සියලු ස්ථානයන් නාමයන්, රුපයන් ලෙසින් පරිභරණය වනවිට ඒ සියල්ලම විරාගානුපස්සීව (නොඇලි) ආශ්චර්ජය කෙරයි. ප්‍රශ්නවාස

කෙරෙයි. ආශ්වාසය මුළු ගිරිරය පුරාම (පාදාන්තයේ සිට හිස් මුදුන දක්වාම) ඇතිවෙනවා නම් එහි ඇලීමක් තැක. ඉන් අදහස් කරන්නේ දැනහිසේ වේදනාවක් හටගත්තත් එය විරාගානුපස්සීව නොඇලීමෙන් දුකු වශයෙන් එය දැකිය යුතුයි. අනිව්‍යානුපස්සනාව මැනවින් පුරුදු කළ කෙනෙකුට විරාගානුපස්සනාව දකින්න පහසුයි.

**“නිරෝධානුපස්සී අස්සසිස්සාමිති සික්කති
නිරෝධානුපස්සී පස්සසිස්සාමිති සික්කති”**

නිරෝධය යනු නිරුද්ධිය (නැතිවීම) නිරෝධානුදරු වූයෙම් ආශ්වාස කරමින් හික්මෙයි. නිරෝධානු දරු වූයෙම් පුර්වාස කරමින් හික්මෙයි. සියල්ල නැතිවන බව දැනගෙන ආශ්වාස කෙරෙයි. පුර්වාස කෙරෙයි.

**“පටිනිස්සග්ගානු පස්සී අස්සසිස්සාමිති සික්කති
පටිනිස්සග්ගානු පස්සී පස්සසිස්සාමිති සික්කති”**

පටිනිස්සග්ගය යනු අතහැරිමයි. එනම් සංස්කාරයන්ගේ ප්‍රහාණයයි. ඉහත සඳහන් කළේ නැතිවීම නිරෝධයයි. මෙහිදී සඳහන් කරනුයේ තමා විසින් පුරුදු කර ගැනීමෙන් ඇතිවන ලද අත්හැරිමයි. මෙය ඉඩිටම සිදුවන්නේ නැහැනේ. නිරෝධය නම් හටගත් දේ නැතිවීම දකින්න පුළුවනි. මෙතන පටිනිස්සග්ගය නම් තමා විසින් ඇති කරගත් පුහුණුව ඔස්සේ අත්හැරිමයි. එනම්, සංස්කාරයන්ගේ අත්හැරිමයි. බැහැර කිරීමයි. අල්ලාගෙන සිටින දෙයක් අත්හරින්න අපහසුයි. ඒ තිසයි මේ සිත පුරුදු කළ යුත්තේ අත්හැරිම පිණිස.

පටිනිස්සග්ගානුදරු වූයේ ආශ්වාස කෙරෙමියි හික්මේ. පටිනිස්සග්ගානුදරු වූයේ පුර්වාස කරමියි හික්මේ. ආනන්දයෙන් මේ ආනාපානසනිය යයි කියනු ලැබේ.

භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට ආමන්තුණය කරන සේක. නුඩි, ගිරිමානන්ද තෙරුන් වෙත ගොස් මේ දස සංඡා

කියන්නේ නම්, යම් හෙයකින් මේ දස සංඡා, අසා ගිරිමානන්ද තෙරුණුවේ ආබාධය මුල් වූ හේතු විසින්ම සන්සිදෙන්නේය.

ආනන්ද ස්වාමින් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම දස සංඡා ඉගෙන ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් වෙත එළඹියහ. මෙම දස සංඡා දේශනා කළහ. මෙම දස සංඡා අසා ගිරිමානන්ද තෙරුන්ගේ ඒ ආබාධය හේතු වශයෙන්ම සන්සිදින. ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් ආබාධයෙන් නැගිටියහ. එම ආබාධය එසේ ප්‍රහිණම විය.

පින්වත් වූ ඔබ සියල් දෙනාටද මෙම දස සංඡාවෙන් ඉගෙනීමෙන්ද, වැඩිමෙන්ද, සමාධියෙන්ද, විද්‍රුෂනා ප්‍රයාවෙන්ද පරිපූර්ණ වී සියලු සසර දුක් ගිනි නිවාලමින් උතුම් වතුරාරුය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම උපකාරක ධර්මයක්ම වේවා. උතුම් තුණුරුවෙන් සරණයි.

සාඛු ! සාඛු ! සාඛු !

ප්‍රජාත්‍යුහුමෝදනාව

ප්‍රජාත්‍යුහුමෝදනාව

ආත්‍යත්‍ය සිල්වා පසෙකීකර
පූජාතලීනා පසෙකීකර

යන ගුණබර දෙමාපියන් ඇතුළු අප නමින් මිය පරලොවගිය ඇති හිතම්තාදින්ට මෙම ධර්ම දානමය කුසල බලයෙන් උතුම් වූ වතුරායේ සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු. මෙම උතුම් වූ ධර්ම දානයේ බලයෙන් අසනීප වී සිටින මාද තීරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

සිරි සුද්ධස්සනාරාම සඳහම් සෙනසුනෙහි ප්‍රධාන අනුගාසක ආචාර්යා ප්‍රාප්ත්‍යාචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට වතුරායේ සත්‍ය ධර්මාවබෝධයෙන් උතුම් වූ තිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම ධර්ම ගුන්ථය ඔබ වෙත පූජා කරනු ලබන්නේ සින්තියා දිසානායක ඇතුළු පවුල් සොහොයුරු සොහොයුරුයන් විසිනි.

සින්තියා දිසානායක
රුපසිංහ මාවත,
නුගේගොඩ.

2013 මැයි මස 24 වන දින
(වෙසක් පොහොය දින)

විල්.විල්. අන්ත්‍රික්‍රසන් සිල්වා පියාණන්
කමුලා ද සිල්වා මැණියන්
සහ
කේ.ඩී.විල්. ඩේව්ඩ් සිල්වා පියාණන්
සේමා විරරත්න මැණියන්

යන ගුණබර දෙමාපියන් ඇතුළු අප නමින් මිය පරලොවගිය ඇති හිතම්තාදින්ට මෙම ධර්ම දානමය කුසල බලයෙන් උතුම් වූ වතුරායේ සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු.

සිරි සුද්ධස්සනාරාම සඳහම් සෙනසුනෙහි ප්‍රධාන අනුගාසක ආචාර්යා ප්‍රාප්ත්‍යාචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට වතුරායේ සත්‍ය ධර්මාවබෝධයෙන් උතුම් වූ තිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම ධර්ම ගුන්ථය ඔබ වෙත පූජා කරනු ලබන්නේ කමුනි ද සිල්වා, පූජා ද සිල්වා ඇතුළු ද දුරටත් විසිනි.

නො. 76, කොට්ටෙලෙවත්ත පාර,
උඩුමුල්ල, බත්තරමුල්ල.

2013 මැයි මස 24 වන දින
(වෙසක් පොහොය දින)

ප්‍රණානුමෝදනාව

"ලභති අත්ප්‍රවේදං, ලභති ධම්ම වේදං, ලභති ධම්මූපසංහිතං පාමුණ්ඩං, පමුදිතස්ස පිතිජායති පිති මනස්ස කායේ පස්සම්හති පස්සද්ද කායේ සුබං වෙදේති සුබිනෝ විත්තං සමාධියති."

සදහම් මාවතේ නිවැරදි මගට අපව යොමු කරමින් නිරන්තරයෙන් වෙහෙසෙන අනුගාසක පූජනීය ආචාරය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේටත්, ආරාමයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාටත්, කායික, මානසික නිරෝගී සුවයත්, දීර්සායුෂත්, උතුම් වතුරාරය සත්‍ය ධර්ම අවබෝධයෙන් උතුම් නිවීමත් අධිෂ්ථානය කරනවා.

පින්වත් විද්‍යාරත්න පියාණන්ටත්, පින්වත් විද්‍යාරත්න මැණියන්ටත්, සියලුම දරුවන්ටත්, මුණුපුරු - මිණිපිරියන්ටත් කායික, මානසික නිරෝගී සුවයත්, දීර්සායුෂත් උතුම් ධර්මාවබෝධය පිණිස හේතු වේවා!

අපගේ මියගිය දෙම්විපියන් ඇතුළු සියලුම මියගිය යාති වර්ගයට සසර සුවපත් වීම පිණිස මේ ප්‍රණානුකර්මය හේතු වේවා!

අප සියලුදෙනාගේම මූල්‍ය අරමුණ වූ උතුම් වතුරාරය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මෙම ධර්ම දානමය කුගලය උපනිගුය වේවායි අධිෂ්ථානය කරනවා.

මෙත් මල් පිපිදේවා! සිත්වල කරුණා ගුණදේවා !

2013 මැයි මස 24 වන දින
(වෙසක් පොහොය දින)

ප්‍රණානුමෝදනාව

අපගේ දායාලර පියාණන් වන දායාරත්න (රත්න) අල්මේලු මහතාගේ 2013 මැයි 05 වන දාට යෙදී තිබුණු 80 වන ජන්ම දිනය හා 2013 මැයි මස 14 වන දිනට එතුමා අප අතරින් වියෝවී වසර දෙකක් පිරිම නිමිති කර, එතුමාගේ ගුණ සුවද පතුරවමින් මේ මහගු ධර්ම දානයේ කුසල බලයෙන් එතුමාගේ සසර හව ගමන සැපවත් වී මේ උතුම් ගොතම බුද්ධ රාජ්‍යයේදී වතුරාරය සත්‍ය අවබෝධ වී, උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවායි අධිෂ්ථාන කරමු.

සුජ්‍යවත්ව වාසය කරන මැණියන්ට නිදුක් නිරෝගී තිර්ණවනය ලැබේවායි පතමු.

එමෙන්ම අපට නිරන්තරයෙන්ම ධර්ම මාරුගයට යොමුකරවන සිර සුදස්සනාරාම සදහම් සෙනසුනේ නායක ආචාරය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට කායික මානසික සුවය ලැබේ, ප්‍රාදේශීල්‍ය කරන බෝධියකින් නිර්වාන සම්පත්තිය ලැබේවායි පතමු.

මෙම ධර්ම ගුන්ථය කියවන ඔබ අප සැම සසර හව ගමන කෙටිකර, පාරමී පිරිමේ භාගය ද, කලුෂාණ මිතුසේවනයද ලැබේ උතුම් වතුරාරය සත්‍ය අවබෝධ කරගැනීමට මේ කුසලය අත්වැලක්ම වේවායි පතන්නේ,

පරෙළාව සැපත් දායාරත්න අල්මේලු පියාණන්ගේ දරු තිදෙනා, බණු හා මුණුපුරණ්ය.

2013 මැයි මස 24 වන දින
(වෙසක් පොහොය දින)